

හිත තනීම

කටුවුරුත්වද ක්‍රාමතරඳ හිත

ඛම්දානයකි

හිත තැනීම

(‘පහත කණුව’ දෙපුමකි)

මුදලට විකිණීම සපුරා තහනම වේය.

ප්‍රථම මුද්‍රණය	- 2000 පෙබරවාරි
දෙවන මුද්‍රණය	- 2004 ඔක්තෝබර්
තෙවන මුද්‍රණය	- 2005 මයි
සිවුවන මුද්‍රණය	- 2006 ජනවාරි

කටුකුරැන්දේ කදුණානනද හිකුතු

“සබඳ දානං ඔමම දානං ඒනාති”

ප්‍රකාශක

ඩී.ඩී. දයනායක

පොතුග්‍රෑම ආර්ථික යොතාක්ෂක

‘පහත කණුව’

කන්දෙශෙදර, දෙවාලේගම

2006

මුද්‍රණය

කොළඹ ප්‍රින්ටර්ස්

17/2, පැහැරවත්ත පාර, ගාගොඩිවිල,

නුගේගොඩි.

දුරකථනය: 011-4870333

හැඳින්වීම (ප්‍රථම මූදණය)

"තැනුවා නම් තම සිත තැනුවාමය"

විද්‍යාත්මක නව නිපැයුම් ඔස්සේ ප්‍රගතියක් සොයා දිවයන වත්මන් මිනිසා, සිත්පින් නැති ද්‍රව්‍යයෙන් දහසක් දේ තනයි. එහෙන් තම සිත තනා ගැනීම පිළිබඳව ඔහු තුළ ඇත්තේ බලවත් උදායීනත්වයකි. එනිසා ඔහු බොහෝට පුබේපහේගී ජීවිත රටාවක් තුළ පවා අසහනයෙන් දිවිගෙවයි. සැනසුම් මග වෙනුවට වැනසුම් මග හෙළි කර ගනියි.

අප නිලෝගරු බුදුපියාණන් වහන්සේ ලෝචියනට අසහාය කළණ මිතුරකු ලෙසින් හිත තනා ගැනීමේ නිසිගිර හෙළිකාට වදාලන. හිත තුළින්ම පරම ලොවුනුරු සැනසුම් මතුකර ගන්නා අයුරු පහදා දුන්හ. එවැනි ගාරා යුගලයක් ඇසුරින් අප විසින් පවත්වන ලද 'පහන් කණුව' දීම දෙසුමක් මෙයේ ඉදිරිපත් කුරෙගුයේ ලොව අන් හැම "තැනුමකටම" වඩා හිත ගැනීම උතුම් බව පැහැදිලි කරනු පිණිසය.

පහන් කණුව ධර්ම දෙනානා මාලාව දෙසුම් පහ බැඟින් වෙළම් වශයෙන් නීකුත් කුරෙන අතරම, ඇතැම් දෙසුමක් මෙවැනි කුඩා පොතක් වශයෙන්ද මූදණය කරවීමට අවස්ථාව සැලසුවෙමු. ධර්ම දානය අන්හැම දානයකටම වඩා උතුම් ලෙස සළකන කිරිබත්කුමුරේ, නාතුමිය ආක 66 හි නිවැසි සැදුහැවත් පරිත්‍යාග්‍යීලි පින්වත් ඒ. ඩී. ඒකනායක මහතා පරලෝ සැපත් තම දායාබර පියාණන් වන එම්. ඒකනායක මහතාව පින් පිණීස මේ දහම් පවුර ඔබ අතට පත් කරයි. මෙම ධර්ම දානමය කුළුලය ඔවුනට පරම ගාන්ත අමා මහ නිවන් පුව පිණීසම හේතු වාසනා වෛවායි පතමු.

මෙයට

සපුන් ලැයි
කටුකුරුන්දේ ඕනෑනනද ඩිස්ප්ලි

පොත්ගුල්ගල ආරණ්‍ය සේනායනය

'පහන් කණුව'

කන්දේගෙදර, දේවාලේගම

(2543) 2000 පෙබරවාරි 07

හිත තැනීම (සිවුවන මූදණය)

ගාසන විරස්ථීතිය පතමින් මෙම 'හිත ගැනීම' දහම් පොත සිවුවන වරට එලිදාක්වීමට ඉදිරිපත් වූ කඩවන පුවක්වැවියේ 'වෙණුරෙහි' නිවැසි සැදුහැවත් පරිත්‍යාග්‍යීලි ඩී. දසනායක මහතාට එයින් ජනිත ධම දානමය කුළුලය ගාන්ත ප්‍රණීත නිවාණාවලෝධය පිණීස උපනිගුය සම්පත්තියක්ම වේවායි පතමු.

සම්පාදක
(2549) 2006 ජනවාරි

පොත ලබාගත හැකි ස්ථාන

1. පොන්ගුල්ගල ආරණ්‍ය සේනාසනය
'පහන් කළුව' කන්දේගෙදර, දේවාලේගම.
2. රෝයල් ඉන්ඩිවිලුව,
191, හැටුවලොක් පාර, කොළඹ 5.
3. සී.ටී. වේරගල මහනා
422, වැලිපාර, තලවතුගොඩ
4. අනුර රුපසිංහ මහනා
27, කොළඹ විදිය, මහනුවර.
5. සේමා රුපසිංහ මිය
26, හැටුවලොක් පාර, ගාල්ල.
6. මහා හාරකාර දෙපාත්මේන්තුව
2, බුලර්ජ ප්‍රාමුණ, කොළඹ 07.

වෙබ් අඩවිය: www.seeingthroughthenet.net

මූද්‍රණය

කොළඹ ප්‍රින්ටර්ස්
17/2, පැහිරිවත්ත පාර, ගාගොඩවිල,
නුගේගොඩ.
දුරකථනය: 011-4870333

- 'නමො තස්ස හගවතො අරහතො සමඟ සමුද්‍රයේ'
- | | |
|--------------------|---------------------|
| එනැන් වපල් විතත් | - දුරක්ං දුනතිවාරය් |
| උරුෂ් කරෝති මෙධාවි | - උසුකාරෝට තේරන් |
| වාරිජෝට එලේ බිතො | - ඔකමොකත උබහතො |
| පරිජන්දතිද් විතත් | - මාරධීයාං පහාතලේ |
| | (-විතත් වගේ, ධම්පද) |

ගුද්ධාවන්ත පින්වතුති,

අද මේ පෝය ද්වස අධි වෙසක් පෝය හැරියටයි සම්මත වෙලා නියෙන්නේ. මේ වෙසක් කියන වචනයම වුතන් ප්‍රමාණවත් ගුද්ධාවන්ත ගොදුධෙයින් තුළ බුදු පියාණන් වහන්සේ පිළිබඳව, උත් වහන්සේගේ වරිතය පිළිබඳව, උත් වහන්සේගේ ගුණ සම්භාරය පිළිබඳව, ගැඹුරු හක්තියක් ගුද්ධාවක් ඇතිකර ගන්න. අපි කවුරුත් දන්තවා, අපි බුදු කෙනෙක් කියලා හඳුන්වන්නේ - මේ සාංසාරයේ සත්ත්වයා අති දීර්ස කාලයක් මේ සාංසාර දුකේ, පිඛනයේ ගින්නේ, දැව්ලින් ඉදාලා නිවතට සිත යොමු කරපු අවස්ථාවක ඒ නිවතට මාර්ගය පහදා දෙන කළුයාණ මිතුයෙක් හැරියටයි, අපි බුදු කෙනෙක් හඳුන්වන්නේ. බුදුපියාණන් වහන්සේම තමන් වහන්සේ ලෝකයාට කළුයාණ මිතුයෙක් හැරියට හඳුන්වලා වදාලා.

බුදු කෙනෙකුගේ පහල වීමෙන් අපට මේ නිවත් මග හෙළි කරන උපදෙස් ලබා ගන්ට පුළුවන් අවස්ථාවක් සැළසෙනවා. එතකොට මේ සාංසාරය කියලා කියන්නේ එක්තරා විදියක වට වළල්ලක යාම වාගේ ගමනක්. මේ වට වළල්ලේ යාමේ ජවයට පුරුදු වුත හිත එයින් පිටට පන්ත වන්ත - ඒ කියන්නේ නිස්සරණය කියල කියන, නිබ්බානය කියල කියන, ඒ උතුම් තත්ත්වයට, ඒ විමුක්තියට, යොමු කරන්න - හදන කොට සිත එකට ඇපුම්කන් දෙන්නේ තැ. මොකද, සාංසාරික පුරුදු නිසා, මේක පහසු වැඩික් නොවේයි. අනිත් පැන්තේන් කල්පනා කරලා බලන කොට, මේක මාරයාගේ රාජධානියෙන් පිට පැනීමට, එයින් බේරියාමට, දරණ තුතක් වගේ. අති දීර්ස කාලයක් මාරයාගේ රාජධානියේ යටත් වැසියන් හැරියට ඉදාලා මාරයාගේ රාජධානියෙන් බේරි යාමට දරණ උත්සාහය වගේ. මේක ඉතාමත්ම ප්‍රබල උත්සාහයකින්, ප්‍රයත්ත්‍යායකින්, කළ යුතු දෙයක්. මේක ලේඛි පහසු වැඩික් හැරියට හිතාගෙන මේ වැශේට බැස්සොත් බොහෝම ඉක්මනින් පසු බසින්න සිද්ධ වෙනවා. ඒ නිසා නිවත් දකින්න බලාපොරොත්ත වන කෙනා, නිවත් දැකීම සඳහා උත්සාහ කරන්න සූදානම් වෙන කෙනා, පළමුවෙන්ම තමාගේ හිතේ තිබෙන ඒ සාංසාරික දුර්වලතා, වංචක ධම්, ඉදිරිපත් විය හැකි මාර බාධක ගැන යම්තිසි අවබෝධයක් ලබාගත යුතුව තිබෙනවා. මෙන්න මේ කියන කාරණය අපට හෙළි කරලා දෙන්නේ බුදුපියාණන් වහන්සේයි. අපට මේ නිවත් ගමනේ ඉදිරිපත් විය හැකි බාධක පිළිබඳව අවස්ථානුකුලව උපදෙස් දෙන්න පුළුවන් ඒ ග්‍රේෂ්‍යතම උත්තමයා, කළුයාණ මිතුයාණන් වහන්සේ, තමයි බුදු පියාණන් වහන්සේ. දත් අපි මේ මාත්‍යකා කළ ගාලා දෙකෙන් පෙන්නුම් කෙරෙන්නේත් සාංසාරික සත්ත්වයෙකුගේ

සිනේ සාමාන්‍යයෙන් බලපවත්වන දුර්වලතා, වංචක ධර්ම, මාර බලවේග. ඒවා පිළිබඳව යම්කිසි අවබෝධයක් මේ ගාරා වලින් දෙනවා වගේම ඒවා ජය ගන්න පුළුවන් ආකාරයන්, ඒකට උපකාර වෙන යම්කිසි උපදේශයකුන්, මේ ගාරා දෙකේ අඩංගු වෙනවා. මේ ගාරා දේශනා කරන්ට හේතු වූනු නිදාන කථාව මෙහෙමයි.

ඛුද පියාණන් වහන්සේ එක්තරා අවස්ථාවක වාලික කියන පර්වතයේ වැඩ වාසය කළා. ඒ අවස්ථාවේ උන් වහන්සේට උපස්ථායකයා හැටියට හිටියේ "මේසිය" කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක්. මේ මේසිය ස්වාමීන් වහන්සේ එක ද්විසක්දා ඛුද පියාණන් වහන්සේ ලහට ඇවිල්ලා අවසර ඉල්ලනවා ඒ අසල තියෙන ජන්තු කියන ගමට පිණ්ඩාතයේ වඩින්න. ඛුද පියාණන් වහන්සේ එකට අවසරදී වදාලා. එතකොට මේ මේසිය ස්වාමීන් වහන්සේත් පාතා, සිවුරු අරගෙන ඒ ගමට පිණ්ඩාතයේ වැඩිලා පිණ්ඩාතන් පසසේ කිමිකාලා කියන ගහ අසල, ඒ ග. තීරයේ, එහාට මෙහාට සක්මන් කර කර හිටියා. ඒ අතරදී දැක්කා ඒ කිවුව තියෙන ඉතාමත්ම රමණීය අඩ වනයක්. දැකාලා කළුපතා කළා "හා! මේ අඩ වනය ඇති තිවන් සඳහා උත්සාහ කරන්න සූදානම් වන කුල පුතුයකුට. හොඳම ස්ථානයයි මෙතන. මම එන්න ඕන හාගාවතුන් වහන්සේගෙන් අවසර ලබාගෙන මෙතන හාවනා කරන්න" කියලා.

ර්ලහට සවස් වරුවේ ඛුද පියාණන් වහන්සේ දකින්න වැඩමකරලා ඛුද පියාණන් වහන්සේට කියනවා "හාගාවතුන් වහන්සි, මම මෙහෙම අද පිණ්ඩාතේ ජන්තු ගමට ගියහම මෙන්න මේ විදිහේ තැනක් දක්කා. මට හිතුනා මෙකම ඇති යම්කිසි කුලපුතුයෙකුට තිවන් සඳහා විර්යය.

මෙක හොඳ ස්ථානයක්, රමණීය ස්ථානයක් කියලා. හාගාවතුන් වහන්සේ මට අවසර දෙනවා නම් මම කුමතියි ඒ ස්ථානයට හාවනා කරන්න යන්න". එතකොට ඛුද පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා "මේසිය, මම දන් මේ අවස්ථාවේ තත්ත්වමයි සිටින්නේ. තවත් හික්ෂුවක් මෙතනට එනකම් රේකක් ඉවසන්න." නමුත් ඒකට කීකරු වුනේ තැහැ, මේසිය ස්වාමීන් වහන්සේ. තැවත වරක් හාගාවතුන් වහන්සේට කියනවා "දන් හාගාවතුන් වහන්සේට නම් අමුතුවෙන් කරන්න දෙයක් තැහැ. කරලා ඔක්කොම අවසානයි. ඒවෙම තමන් ලබාගත්තු තත්ත්වයට ආයේ අමුතුවෙන් එකතු කරන්න දේකුත් තැ. මට නම් තව භූගක් වැඩ ඉදිරියට තියෙනවා. තිවන් සඳහා මට ඒ කරපු ටේකට තවත් එකතු කරගන්න, භූගක් හාවනා වශයෙන් කරන්න දේවල් තියෙනවා. එක නිසා හාගාවතුන් වහන්සේ මට ඉඩ දෙනව නා. මම යනවා" කියලා. දෙවනි වරටන් හාගාවතුන් වහන්සේ ප්‍රකාශ කළා "මේසිය මා දන් මේ අවස්ථාවේ තත්ත්වමයි ඉන්නේ තව හික්ෂුවක් එනකල් ඉවසන්න" කියලා. ඒන් ඒකට කීකරු උන්නේ තැහැ. තුන්වෙනි වරටන් ආයාවනා කරනවා" හාගාවතුන් වහන්සේට නම් අමුතුවෙන් කරන්න දෙයක් තැහැ. මටයි වැඩ තියෙන්නේ. එක නිසා හාගාවතුන් වහන්සේ ඉඩ දෙනවා නම් - එතැන යොදනව් 'පධාන' කියන වවනය. පධාන කියල කියන්නේ දැඩි විර්යය - හාවනාව සඳහා පධාන විර්යය යොදන්න මට ඉඩදෙනවා නම් මම එනෙන්ට වඩිනවා කියලා. අන්න ඒ අවස්ථාවේ ඛුද පියාණන් වහන්සේ මධ්‍යස්ථාව ප්‍රකාශ කරනවා. "හොඳයි මේසිය ඉතින් පධාන විර්යය යොදනවා කියල කියනව නම් අඩ මොනවද කියන්නේ? එහෙනම් ඉතින් කුමැත්තක්

කරන්න" කියලා බුදු පියාණන් වහන්සේ "මධ්‍යස්ථාව" අවසර දුන්නා.

මින්න ඉතින් මේසිය ස්වාමීන් වහන්සේ බොහෝම ලොකු බලාපොරාත්තුවකින්, අධිෂ්ථාන ඇුතිව ගියා අර කියාපු අඟ වනයට. ගිහිල්ලා එතන නොද අඟ ගහක් යට, නොද ස්ථානයක ආසනයක් එහෙම පිළියෙල කරල මින්න ඉද ගන්නා හාවනාවට. හාවනාවට ඉදගත්තට මොකද ඉදගත්ත වෙළාවේ ඉදලාම ගොගෙන එනවා හිතට විතර්ක බාරාවන්. අකුසල විතර්ක - කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. මේ පින්වතුන් දන්නවා අර ආරිය අෂ්ටාංගික මාර්ගයේ තියෙන ඒ සම්මා සංකප්පවලට විරුද්ධ විකයි මේ තියෙන්නේ - මිවිජා සංකප්ප - කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. ඕව ගොගෙන එනවා හිතට. රේඛට මුළු හවසම බැඳුව හාවනා කරන්න. හිත එකඟ කරගන්න බැ. එකලස් කරගන්න බැ. එතකොට ලොකු සංවිගයක් ඇති වුනා. අපොයි මම මේ නොද ගුද්ධාවෙන් පැවැති වූන කෙනෙක්. මේ විදියටත් මේ විතර්ක ගොගෙන එන එක මහ පුදුමයක් තේද කියලා. මින්න රේඛට හවස වරුවේ ගිහිල්ලා බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. හාගාවතුන් වහන්සි, මම මෙහෙම ගිහිල්ලා හාවනාවට ඉදගත්තා. ඉදගත්තු වෙළාවේ ඉදලා මේ විදියට මහා විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, කාම විතර්ක, ගොගෙන එනවය කියල. අන්න ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ නොද වටිනා දේශනාවක් දේශනා කළා. මේසිය යම් කෙනෙකුගේ සමාධිය ගක්තිමත් නැත්තම්, මෝරලා නැත්තම්, ඒ සමාධිය මෝරවා ගැනීමට, මෝරු තත්ත්වයට පත්කර ගැනීමට, උපකාර වන ධර්ම න්‍යක්, කාරණා න්‍යක්, තියනවා. මොනවද ඒ කාරණා?

පළමුවෙනි කාරණය මොකද්ද, මින්න යම්කිසි හික්ෂුවකට නොද කළයාණ මිතුයෙක් ඉන්නවා. කළයාණ මිතු සම්පත්තිය තිබෙනවා. අන්න ඒක පළමුවෙනි කාරණය. කළයාණ මිතුයෙක් ඉදීම. දෙවැනි කාරණය මොකද්ද, යම්කිසි හික්ෂුවක් ඒ තමන්ට අයිති ශිලයෙන් සම්පුර්ණයි. ඒ කියන්නේ ඒ විනය නීති පුළු වරදෙහි දොස් දකිමින් හය දකිමින් තමන්ගේ ශික්ෂාපද හරියට රකිමින් ශික්ෂා පදයට අනුව හික්මෙමින් විනය රකිනවා. ශිලය සම්පුර්ණ කර ගන්නවා. සිල්වත් විමයි එතනින් කියන්නේ. රේඛට තුන්වෙනි කාරණය මොකද්ද, ඒ හික්ෂුවට දස කථා වස්තු කියලා කියන නිවනට උපකාර වන, නිවන් අදහස් ගෙන දෙන ධර්ම කථාවල් අසන්නට ලැබෙනවා. මොනවද දාය කථා වස්තු ධර්මයේ දක්වෙන? ඒවා මෙන්න මෙතනත් බුදු පියාණන් වහන්සේ එකින් එක දක්වනවා. අප්පීවිජ කථා. සන්තුවියි කථා, පාවිචික කථා, අසිංස්ග්ග කථා, විරයාරම්භ කථා, සීලකථා, සමාධි කථා, පෘක්ෂා කථා, විමුතති කථා, විමුතති සාණදස්සන කථා කියල ඔය දස කථා වස්තු. ඒවන් අපි කෙටියෙන් තේරුම් කලොත්, - අප්පීවිජ කථා කියලා කියන්නේ ආසාවන් අඩු බව පිළිබඳ කථාවන්. මෙතැනත් මේ කථාවන් කියලා කියන්නේ පින්වතුනි, ධර්ම දේශනාවකදී අසන්නට ලැබෙන කාරණයි. ධර්ම දේශනාවක අල්පේච්චනාව පිළිබඳව - එහෙම නැත්තම් ධර්ම සාකච්ඡාවකේයි කියලා හිතමු - අර හික්ෂුවට ධර්ම සාකච්ඡාවක් හෝ ධර්ම දේශනාවක් අසන්ට ලැබෙනවා. ඒකදී කියවෙනවා, තමන්ගේ කළයාණ මිතුයාණන් වහන්සේලා කියලා දෙනවා, ආසාවන් අඩු බවේ ආනිසිංස - අප්පීවිජ කථා. රේඛට සන්තුවියි කථා කියලා කියන්නේ ලද දෙයින් සතුවු විම පිළිබඳ කථාවන්. පාවිචික කථා කියලා කියන්නේ දැඩි විවේක වාසය පිළිබඳව, ඒක් වටිනාකම - ආනිසිංස

- පිළිබඳව කරාවන්. ර්ලහට අස්ථිගේ කරා කියලා කියන්නේ පිරිස් වලින් වෙන් වෙලා, රලෙන් වෙන් වෙලා - දන් මේ පින්වතුන් දන්නවා වල් මී හරක් දිහා බැළුවන්, අනෙක් සතුන් දිහා බැළුවන් රල රල හැසිරෙන ගතියක් තියෙනවා. සාමාන්‍යයෙන් මත්‍යායින්ටන් මේ රලේ විසිම පුරුද්දක් වෙලා තියෙනවා. රලෙන් තොරව, පිරිසෙන් තොරව, ජීවන් වීම මහා වද්‍යක් බොහෝ දෙනාට, ඉතින් ඒකයි අස්ථිගේ කරා කියලා කියන්නේ. අර රලෙනුත්, රල නිසා එන රලෙනුත්, හිත ආරක්ෂා කරගෙන ජීවන් වීමේ වටිනාකමයි - අස්ථිගේ - ඒ කියන්නේ පිරිස් පිළිබඳ සම්බන්ධ තැනිව වාසය කිරීමේ ආනිස්ථයි. අස්ථිගේ කරා. ර්ලහට විරියාරමහ කරා කියන්නේ විරෝධ ඇරඹීම පිළිබඳව - කෙලෙස් තැවීමට කුසල් ධර්ම ලංකර ගැනීමට අකුසල් ධර්ම ඉවත් කර ගැනීමට විරෝධ දැරීමේ, විරෝධ ඇරඹීමේ, ආනිස්ථයි පිළිබඳ කරාවයි. ර්ලහට තියෙන හරය වචන වශයෙන්ම තේරෙනවා. සීල කරා කියන්නේ ශිලය පිළිබඳ කරා. සමාධි කරා, සමාධි පිළිබඳ කරා. ප්‍රක්ෂා කරා ප්‍රභාව පිළිබඳ කරා. විමුත්ති කරා කියන්නේ නිචන පිළිබඳ කරා. විමුත්ති සූණ දස්සන කරා නිචනට අදාළ ඒ සූණ පිළිබඳ කරා. ඔය විදියට දස කරා වස්තු පිළිබඳ කාරණා අසන්නට අවස්ථාව ලැබීමත් අන්ත අර විදියේ වටිනා ලැබීමක් හික්ෂුවකට - සිත සකස් කර ගැනීමට. ර්ලහට කියන්වා. ඒ වගේම ඒවායින් ප්‍රයෝගන අරගෙන, ඔන්න හතරවෙනි කාරණය මොකක්ද යම්කිසි හික්ෂුවක් අකුසල් සිතිවිලි ඉවත් කිරීමටත් කුසල් ධර්ම ලංකර ගැනීමටත්, දැඩි විරෝධක්, තොපසුබස්නා විරෝධක්, උචියාන විරෝධක් ඇතිව ඒ කටයුත්තෙහි යෙදෙනවා. ආරද්ධ විරෝධ කියලා කියනවා. ඒක හතරවෙනි කාරණය. පස්වෙනි කාරණය

මොකක්ද? යම්කිසි හික්ෂුවකට ඇතිවීම තැනිවීම දක්නා ඒ ගැහුරු විදර්ශනා භානයට ඩුරු එහෙම තැන්නම් "දිද්‍යභාය" කියලා එහෙම කියන ඒ විදියේ ලෝකයේ අනිත්‍යතාව පිළිබඳව ගැහුරු අවබෝධයක් තිබෙනවා. ඇතිවීම සහ තැනිවීම නිතර පෙනෙන විදියේ විනිවිද යන ප්‍රභාවක් ඇති කෙනෙක් වෙනවා.

එතකොට මේ කාරණා පහ බොහෝම උපකාර වෙනවා කෙනෙකුට හාවනා කරන්න යන්න කිරීන් තමන්ගේ හිත සකස් කර ගැනීමට. මොනවද මේ කාරණා පහ? අපි කෙටියෙන් සඳහන් කළාත්, යම් කිසි හික්ෂුවකට - හික්ෂුවක් කියලා කිවිවට මේ පින්වතුන්ට හිතා ගන්න ප්‍රජාවන් හාවනා යෝගී යෝගාවටරයෙකුට පවා - කළුයාණ මිතුයෙක් ඉන්නවා. මිතුයා කියන එක සමාජයේ හාවිතා වන අර්ථයෙන් තොවී - මේ පින්වතුන් දන්නවා - ගාසනයේ කාලුයාණ මිතුයා කියලා කියන්නේ, අර කරට අත දාගන්න කෙනෙක් තොවී. මිතුයා කියලා කියන්නේ, යාල්වා කියලා කියන්නේ සමාජයේ එකට හොඳ හෝ නරක හෝ ඒවායේදී සමාගම් පවත්වන කෙනෙක්. එහෙම එකක් තොවීයි මෙතන කළුයාණ මිතුයා කියලා කියන්නේ. ඒ වචනය යෙදුවට දන් බුදු පියාණන් වහන්සේ කළුයාණ මිතුයා කියලා කියන කොට අපට තේරුම ගන්න ප්‍රජාවන් එතන කොයිතරම් ගැහුරු වචනයක් ද මේ මිතු කියන එක - කළුයාණ මිතුයා. උන්වහන්සේ වැදලා පුදලා උපදෙස් බොගත යුතු ගුරුවරයෙක්. මෙතන කියන්නේ එතකොට පළවෙනි කාරණය ගුරු ඇසුර. දෙවෙනි කාරණය තමන්ට අයිති ශිලයෙන් ශිලවන්ත වීම. තුන් වෙනි කාරණය අර විදියට දැ කරා වස්තු. සාස්යා වහන්සේලා පිළිබඳව කිවිව වගේ ශිති පින්වතුන්ටන් තමන්ගේ හාවනාවට උපකාර වන අන්දමට නිචන පිළිබඳව, නිචනට අදාළ ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා, ආදිය ඇසීමට

අවස්ථාව ලැබීම. ර්ලහට හතරවෙනි කාරණය තමනුත් ඒ අනුව විරෝධයක්, දැඩි විරෝධයක්, නොපසුබස්නා විරෝධයක් යෙදීම. පස්වෙනි කාරණය තමන්ගේ ඒ ප්‍රභා ගක්තිය එළඹියෙන් ගොඳ සිහිය යොදලා, ප්‍රභාව යොදලා, ඒ කටයුත්තේ යෙදීම. ඔය කාරණා පහ මූලිකයි, ප්‍රාථමිකයි, ගැමුරු අදහසින්ම නිවන් කටයුත්තට බසින කෙනෙකුට.

මිය ටික කියලා ර්ලහට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා "මේසිය ඔන්න ඔය ධර්ම පහ උපකාර කරගෙන, ඔය කාරණා පහ උපකාර කරගෙන තමාගේ සමාධිය මේ මෙරුණු තන්ත්වයට පත් කර ගන්තු කෙනා විසින් ර්ලහට හාවනා හතරක් වැඩිය යුතුයි. මොනවද ඒ? ඔන්න එකක් දක්වනවා. අසුහය වැඩිය යුතුයි රාගය ප්‍රහාණය කිරීම සඳහා. මේ පින්වත්ත් දන්නවා අසුහ හාවනාව කරන්නේ දීර්ස කාලයක් සංසාරයේ අරගෙන එන බරපතල ක්ලේශයෙක් "රාගය" - කියල කියන ඒ ක්ලේශයෙන් සිත මුදා ගැනීමටයි. ර්ලහට ඒ වගේම මෙත්‍රය වැඩිය යුතුයි ව්‍යාපාදය කියලා කියන ද්වේෂය, තරහ, ඉවත් කර ගැනීම සඳහා. දන් දන්නවා එතකොට ඇලීම ගැවීම දෙකට බෙහෙත් බුදු පියාණන් වහන්සේ ඔය දෙකෙන් ප්‍රකාශ කළේ. ර්ලහට තුන්වත්ත් දක්වනවා - තුන්වෙනි හාවනාව හැටියට - ආනාපාන සතිය වැඩිය යුතුයි. ආශ්චර්යාස ප්‍රශ්න්වාස පිළිබඳ සිහිය පිහිටුවීම කියල කියන ආනාපාන සති හාවනාව වැඩිය යුතුයි. ඒකෙන් වෙන කෘත්‍යාය, ප්‍රධාන පරමාර්ථය, මොකක්ද? "විතකකුපලවේදාය" විතර්කයන් කපා හැරීම සඳහා. විතර්කයන් කපා හැරීමට උපකාර වෙනවා තමාගේ ආශ්චර්යාස ප්‍රශ්න්වාසයට හිත යෙදීම. සාමාන්‍යයෙන් විතර්ක ගලාගෙන එතකොට ඩුස්ම ගන්න බව වත් තමන්ට මතක තැ. නමුත් අමාරුවෙන් හර මේ සියුම ක්‍රියාවලියට හිත

යොමු කරන කොට විතර්ක වලට ඉඩ තැති වෙලා යනවා. අන්න ඒකයි ඒ විතර්ක කපා හැරීමට විශේෂයෙන් ආනාපාන සතිය උපකාර වෙනවා කියලා ප්‍රකාශ කළේ. ර්ලහට හතරවෙතුව දක්වන හාවනාව මොකක්ද? අනිතා සංඛාව වඩන්නෙයි කියලා වදාල බුදු පියාණන් වහන්සේ. අනිතාව අනිතා සංඛාව නිතර ඇතිව සිටින්න. ඒක උපකාර වෙනවා අස්මීමානය මුලින් උප්පටා දැමීමට. අස්මීමානය කියලා කියන ගැමුරු මාන්නය. සාමාන්‍ය ලෝකයේ මාන්නය, ආච්මිලරය, කියලා කියන, උඩිගුකම කියලා කියන එක් යටින් තියෙන ඉතාමත්ම සියුම කොටසක් තමයි "වෙම්" කියන මානය, "අස්ම්" කියන මානය. අන්න ඒක ඉවත් කිරීමට උපකාර වෙනවා අනිතා සංඛාව.

මිය විදියට හාවනා හතරක් බුදු පියාණන් වහන්සේ වදාල. ඔහොම ප්‍රකාශ කරලා ර්ලහට මේසිය ස්වාමීන් වහන්සේට කියනවා එක් සහ්තකත්වය. එහොම දක්වන්න හේතුවත් පෙන්නුම කරවා. දන් අනිතා සංඛාව කියලයි එතන ඒ හාවනාව හැටියට දුන්නේ. අනිතා සංඛාව තුළින්ම ර්ලහට නිවන් කරා යන්න පුළුවන් බව දක්වනවා. "මේසිය අනිතා සංඛාව ඇති කෙනා තුළ අනාත්ම සංඛාව ඇති වෙනවාය. අනාත්ම සංඛාව ඇති තැනැත්තා අස්මීමානය - වෙම් කියලා කියන සියුම මානය - ඉවත් කරලා දිව දැමීයෙහි දීම, මේ ලෝකයේදීම, මෙහිදීම, ඒ සසර දුක් නිවන ඒ නිවීමට, උතුම නිර්වාණ තන්ත්වයට, පත්වෙනවාය" කියලා ඒ විදියට ප්‍රකාශ කොට වදාලා. එහොම ප්‍රකාශ කරලා උදාන ගාරා, ශ්‍රීති වාක්‍ය, වශයෙන් ගාරා දෙකකුත් ඒ අවස්ථාවේ ප්‍රකාශ කළා. ඒක අඩි අර කළීන් මාත්‍රකා කළ ගාරා නොවෙයි, ඊට අමතරවයි ඒ ප්‍රකාශ කළේ. බුදු පියාණන් වහන්සේ මේ විතර්ක වලින් කෙනෙකුට ඇතිවෙන පිඩිනයත්

එසින් තමන් වහන්සේ නිදහස් බවත් පෙන්නුම් කරන විදියේ
ගාලා දෙකක් එතන වදාලා.

ඛුදා විතකකා සූඩුමා විතකකා
අනුගැනා මනසා උප්පීලාවා
එතේ අවිදාව මනසා විතකෙක
හුරා හුරා බාවති ගනත විතෙකා

ඒ කියන්නේ, කුඩා විතර්ක, සියුම් විතර්ක, ඛුදා විතකකා, සූඩුමා විතකකා. අනුගැනා මනසා උප්පීලාවා - සිත ඉල්පවන අන්දමේ, සිත උලුප්පවන අන්දමේ සිතෙන්ම ඇතුළතින්ම පැන තගින ඒ විදියේ විතර්ක - මෙන්ත මේ විතර්ක - එතේ අවිදාව - අභාන පුද්ගලයා මෙබඳ - මනසා විතකෙක - මනසේ ඇතිවන මේ විතර්ක - හුරා හුරා බාවති ගනත විතෙකා - භාන්ත වෙලා, භාන්තියට පත් වෙලා, අන්ද මන්ද වෙලා, අර මෙසිය ස්වාමීන් වහන්සේට උනා වගේ අන්ද මන්ද වෙලා, ඒ අතට මේ අතට මේ විතර්ක සිත ඇතුළේ දුවචනවා. එහාට මෙහාට දුවන්නා වගේ - දත් මේ පින්වතුන් දත්තවා හිතේ ඇතිවන ඒ විතර්ක අනුව කය එහාට මෙහාට නොගියන් තමන් හරියට එහාට මෙහාට දුවන්නා වගේ. වික්මිජ්ත හිත ඇති තැනැත්තා, දත් ඔය සාමාන්‍ය තිරිසන් සතෙක් ඒ සිතිවිල්ල අනුව එහාට මෙහාට දුවනවා පේන්නේ, අන්ත ඒ වගේ එබදු නොසන්සුන් අවස්ථාවකට පත්වෙනවා කියලා ඒ සාමාන්‍යයෙන් විතර්කයන් හික්මතා ගන්ත බැර පුද්ගලයා පිළිබඳව එහෙම ප්‍රකාශ කරලා ර්ලේ ගාලාවේ දක්වනවා.

එතේ ට විදාව මනසා විතකෙක
අතාපියා සංවර්ති සතිමා

අනුගැනී මනසා උප්පීලාවා
අයෝධ මෙතෙ පර්හාසි බුදෙයා

අන්න ර්ලේට තමන් වහන්සේ ගැන ප්‍රකාශ කළා. ඔන්න ඔය කියාපු විතර්ක ජාතිය, විතර්ක සමුහය - එතෙව විදාව මනසා විතකෙක "අතාපියා සංවර්ති සතිමා" - ඒ බුදු පියාණන් වහන්සේ එහෙම තැන්තම් ඒ තුවණුති පුද්ගලයා මොකද්ද කරන්නේ "ආතාපි" කියල කියන්නේ කෙලෙස් තවන විරෝධෙන් යුත්තව සතිමන්තව මේවා සංවර කරනවා. මේ විතර්ක සංවර කරනවා. හික්මතා ගන්තවා. මෙන්ත මේ විදියට හිතේ ඇතිවන සිත උල්පවන මේ විතර්ක සියල්ලෙන්ම බුදුවරයා නිදහස් කියන එකයි එතන ඒ උදාන ගාලාව වශයෙන් ප්‍රකාශ කළේ.

ඒ මෙසිය ස්වාමීන් වහන්සේ කළ වරද මොකක්ද? දත් අපිට හිතා ගන්ත පුළුවන් මෙසිය ස්වාමීන් වහන්සේ ගියේ හොඳ වැඩිකට තමයි. ප්‍රධාන විරෝධයටයි. ඒකයි බුදු පියාණන් වහන්සේ අන්තිමට කිවිවේ "ආ එහෙම කියනවා නම් අපි මොනවා කියන්තද? එහෙම නම් යන්ත" කියලා, තමුත් ඒ ගියේ නියම අවස්ථාවට පැමිණෙන්න කළින්. ඉක්මන් වුනා වැඩියි. ඔන්න මිකයි අපිට හිතාගන්ත තියෙන්නේ. හාවනාව කියන එක හොඳ අදහසක් නමුත් මෙසිය ස්වාමීන් වහන්සේ ඉක්මන් වුනා වැඩියි. ඒ වගේම බරපතල වරදක් කළා. බුදු පියාණන් වහන්සේගේ වවතෙට අකීකරු වීම. තුන්වෙති වරටත් අර ඉල්ලීම කළා. ඒක අයෝධවාදී කර්ම වගේ බරපතල කර්මයක්. එකේ විපාකෙම ඇති හිත නොසන්සුන් වෙන්න. ඒ තරම් බරපතල දෙයක්. උපස්ථායකයෙක් හැටියට ඇවිල්ලා, ඒ වත පිළිවෙතන් අමතක කරලා, උපදෙස් නොතකා අර විදියට හාවනා කරන්න ගියා. ලොකු අදහසක් නමුත්

වැඩිට සූදානම් නෑ. සිත සකස් වෙලා නෑ තාම. දැන් ඔය වාහනයක් එලවන්න වුනත්, අදුන් වාහනයක් ගන්තත් තමන් ඒ වාහනය එලවන්න දන්නේ නැත්තම් "L" අකුර ගහගෙනයි කළක් යන්නේ තවත් කෙනෙක් ලහ ඉන්දවාගෙන. ඒ වගේ මේ ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේගෙන් උපදෙස් අරගෙන නිසි අවස්ථාවට යායුතු පුද්ගලයෙක්. නමුත් ඉක්මන් වුනා. ආචම්බරය, මාන්නය නිසාත්. ඒකයි අර "බුදු පියාණන්" වහන්සේ නම් වැඩි ඉවර කරගෙනයි මම තාම නෑ" කියලා ඒ විදියට වවත හිට් ප්‍රකාශ කළේ. ඉතින් ඒකටත් හරියන්න ර්මුහට බුදු පියාණන් වහන්සේ ඔන්න හිනේ ස්වහාවය, හිතක ස්වහාවය, හෙළිකරන ප්‍රති අර කළින් මාතෘකා කළ ගාරා දෙක වදාල.

එන්දන් වපල් විතත් - දුරක්ං දුනතිවාරයා
උප්‍ර කරෝති මෙධාවි - උපුකාරෝව තෙර්නා

හොඳ උපමාවකුන් ඒක්කයි. මේ පින්වතුන් දන්තවා ඔය ධම්මපද ගාරාවල - දන් මේකන් විතත් වග්ගයේ තියෙන ගාරාවක් - බුදු පියාණන් වහන්සේ පුදුම විදියේ උපමා දෙන්නේ. දන් මෙතන කියන්නේ මේ හිනේ ස්වහාවය "එන්දන් වපල් විතත් - දුරක්ං දුනතිවාරයා" මේ හිත කියන ඒක - එන්දන් කියලා කියන්නේ සැලෙනවා. මේක තේරුම් කරන්නේ දන් රුප ගැබු ආදී අරමුණු හමුවේ මේ හිනේ සැලෙන ස්වහාවයක් තියෙනවා සාමාන්‍ය සාංසාරික සත්ත්වයා තුළ. ඒ සිත සැලෙනවා - එන්දන් - "වපල්" ඒ වගේම සිත වපලයි. දන් අර මේසිස ස්වාමීන් වහන්සේ තිවත් දකින අදහසින් ගියේ. නමුත් වපලයි. අන්තිමට අර කාම විතක්ක ආදියට පවා යටතුනා. සින් ස්වහාවය මේකයි. අමුත දෙයක් නෑ.

මොකද, අර සාංසාර වට වපල්ලේ මෙව්වර කාලයක් දුවපු හිත එක පාරවම මේකෙන් පන්න ගන්න අමාරුයි. අර සාංසාරික ජවයයි තවම යන්නේ. මේකට සැහෙන ලොකු ජවයක් ඇතුළතින් එන්න ඕන. ඒකටයි අර කියාපු කාරණා පහ, අර ගුරු ආගුය ආදිය, උපකාර වෙන්නේ. ඉතින් - එන්දන් - වපල් - මේ සිත වපලයි. වපල කියන එක මේ පින්වතුන් දන්නවනේ. අමුතවෙන් කියන්න ඕන නෑ. ඒක වවනය පිළිබඳ වපල බව පමණක් තොවයි මෙතන කියන්නේ. දන් "වපල" කියන එක අපි බොහෝ විට යොදන්නේ වවනය පිළිබඳව. නමුත් මෙතන "වපල" කියන්නේ හිත කරන්න ගිය වැඩි තොවයි වෙන එකක් කරන්නේ. ඒකයි. "එන්දන් වපල් විතත්". "දුරක්ං" කියලා කියන්නේ ඒකට උපමාව දෙන්නේ ගොයම් පැහිච්ච කාලෙක ගොයම ආරක්ෂා කර ගන්න අමාරුව වගේ හරකුන්ගෙන්, ඒවගේ මේ කම්වහන් අරමුණ ආරක්ෂා කරන්න, කම්වහන් අරමුණේ සිත පවත්වා ගන්න, අමාරුයි - "දුරක්ං". මේ සිත රෙක ගන්න අමාරුයි, කොටේ කියනාත්. ඒවගේම "දුනතිවාරයා" සිත අකුසල් අරමුණුවලට යාම වළක්වා ගන්තත් අමාරුයි. සිත රෙකගන්න අමාරුයි. මේක බිඳගෙන, කඩාගෙන, යන්න හදන කොට ඒක වළක්වා ගන්න එකත් ලේසි නෑ. ඒක හිනේ තත්ත්වයයි. ඇත්ත ඇති භැවියට ප්‍රකාශ කිරීමයි බුදුපියාණන් වහන්සේගේ දර්ම දේශනාවක දකින්න ලැබෙන ලක්ෂණය. ඉතින් සින් ඔය දුර්වලකම් බලාපොරොත්තු විය යුතු දේවල්. "උප්‍ර කරෝති මෙධාවි" - නමුත් "මෙධාවි" කියන ප්‍රභාවන්තයා, තුවණුත්තා, මොකද කරන්නේ, කුටිල වංක වපල සිත සංුරු කරනවා, කෙලින් කර ගන්තවා. කොහොමද? ඔන්න ර්මුහට උපමාව දෙනවා. "උපුකාරෝව තෙර්නා" ර්තල හදන ව්‍යුවෙක් - හී ව්‍යුවෙක් - ර්තලයක්

කෙලින් කරන්නා වගේ. ර්තලයක් කෙලින් කරලා ගන්න එක. ර්තලයක් කියන එක, අපි හිතමු, කුලෙන් ඒකට ගැලපෙන හොඳ අරවුව ඇති ලියක් අරගෙන ඇවිල්ලා ඒක ඇහැල කියලා, ර්ලහට ඒක ඇද නම් ඒක කෙලින් කරන ආකාරයට කුස්ස් වගේ මොනවා හර කුමයකින් ඒක කෙලින් කරලා ර්ලහට තෙල් ගේවලා පදම් කරලා හොඳට උල් කරලා තමයි ර්තලයක් හදන්නේ. ර්තලය හදලා ගන්නාට පස්සේ ඒක කොයි තරම් ගක්තිමත්ද කියතොත්, කොයිතරම් විශාල වැඩක් කරනවද කියතොත්, අර දක්ෂ දුනුවායෙකුට අශ්ච ලෝමයක් විදින්න පූජ්වල් විදුලි කොටන එළියෙන්. පින්වතුන් මේ උපමාව අහලා තියෙනවානේ "අදුරෙහි අස්ථොම විදිනට දුරදී - විදුලිය පැහැ වැරුදුනහොත් වරදී" කියලා ඔය විදියට කියන්නේ. ඒවාගේ දෙයක් තමයි ඔය නිවන් දකීම කියන එක. තීර්වාණාවලේයක් කරන්න ප්‍රභා ගක්තිය දියුණු කර ගැනීමයි එතන කියන්නේ. මේ ඔක්කොම කරන්නේ සිතෙන්. සිත - අර විදියට හි වඩුවෙක් ර්තලයක් කුමානුකුල උත්සාහයකින් පදම් කරලා කෙලින් කරලා තියුණු කරලා ගන්නවා වගේ, තුවණුත්තා තමාගේ සිත අර විදියේ දුර්වලතා ඇති සිත - සඡ්ජ කරනවා කියලා එහෙම වදාලා. ඒ වගේම ඔන්න ර්ලහට ප්‍රකාශ කරනවා තවත් උපමාවක් දක්වලා -

වාරිජාව එමෙ බිතෙනා - ඔක මොකන උබහතා
පරිඵන්තිදී. විතත් - මාරධෙයෘ ප්‍රභාතවේ

එතනත් උපමාවක් දෙන්නේ. මාලුවගේ නිවාසය ජලයයි. අන්න ඒ ජලය නමුති නිවාසයෙන් ගොඩ අරගෙන ගොඩිමේ දුමාපු මාලුවෙක් යම් ආකාරයකට ඒ අතට මේ අතට

අහලනවද, අර පුරුදු මාරයාගේ රාජධානියෙන් ඉවත් වෙන්න උත්සාහ කරන අවස්ථාවේ මේ සිත හරියට අර 'දියෙන් ගොඩු මසෙකු මෙන්' ඒ මේ අත සැලෙනවය කියලා. ඔන්න සිතේ තත්ත්වය බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා ඒ ගාටා දෙකෙන්.

එතකොට, මේක අපට කීප අතකින්ම වටිනා සුළු දේශනාවක්. දුන් අර කථාන්තරය ආගුයෙන් අපිට මේවට අඩුපාඩු තව එකතු කරගන්න පූජ්වලන්. ගාටාවල සාමාන්‍ය අදහස අපි මෙතන දක්වාවේ. දුන් කථාන්තරය ගැන හිතලා බැඳුවත් අපි කෙලින් සඳහන් කළ ආකාරයට හාවනා යෝගියෙකුගේ - යෝගාවචරයෙකුගේ - නිවන් දකීමේ අදහස හොඳයි. ඒ ඔනාකම හොඳයි. නමුත් ඒකට සුදුසු ආකාරයට සිත සකස් කර ගත යුතුව තිබෙනවා - ඒකට ඔන කරනව ජන්දය. ඒ කියන්නේ බලවත් ජන්දයක් ඔන කරනව. ඉස්සේල්ලමේ, ප්‍රධාන කාරණය ගුරුහරුකම් ඔන, ඒකටයි කළයාණ මිතු ආගුය. ර්ලහට ඒකට ඔන කරන ජන්දය කියලා කියන බලවත් ඔනැකම්. කෙනකු තුළ ඇත්ත වශයෙන්ම බලවත් ඔනැකමක් ඇති වෙන්න ඔන. දුන් අර මේසිය ස්වාමීන් වහන්සේ හිතුවා නිවන් දකීන අදහසින්, එහෙම තැන්නම් ලොකු ගුද්ධාවකින්, මහණ වුණු පමණින්ම තමන්ගේ හිතට මේ කෙලෙස් ගොනෙන එන්නේ නැ කියලා. එහෙම හිතලා තමයි අර සංවේගයට පත් වුවෙන්. නමුත් මේක ධර්මතාවක්. දුන් අපි වාහනයක් ගැන කිවිවා වගේ කළුපනා කරල බලමු. දුන් ඔය වාහනයක් සාමාන්‍යයෙන් ගැරේඟ් එකක නවත්තලා තියෙන කොට ඒකට අනතුරු වෙන්නේ නැහැ. ගැරේඟ් එකක තියෙන වාහනයකට කවදාවත් ඔය වාහන අනතුරු කියන ජාතියක් වෙන්නේ නැ. පාරට අරගන්තු හැටියේ ඉදලා තමයි ඔන්න අනතුරු වලට මුහුණ දෙන්න

සිද්ධ වෙන්නේ. ඒ වගේ තමයි යෝගාවවරයා හාවනා කරන්න ඕන කියලා හිත හිතා ඉන්න කාලේදී මොකුත් අනතුරක් නෑ. ඒකට බැහැලා විවේකයට ගිය ද්‍රව්‍යට තමයි ඔන්න මාර පිඩින එන්නේ. අන්න ඒකයි තත්ත්වය. ඒක බලාපොරොත්තු විය යුත්තක්. ඒකට සූදානම් වෙලා යන්න කියන එකයි බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. අර විදියට ගුරු ඇසුරක් තියෙන්න ඕන. ගොරවයකින් ඒ උපදෙස් පිළිපදින්න ඕන. ර්ලහට බලවත් ජන්දයක් තියෙන්ට ඕන. ර්ලහට තමන්ගේ ශිලයෙන් සම්පූර්ණ වෙන්න ඕන. සිල්චන් වීම නැත්තම් පසුතැවීලි ඇති වෙනවා. ශිහිල්ලා ඉද ගත්තම "අපෝ" මං මෙහෙම මෙහෙම කරල තියෙනවා නේද" කියලා ඒ විතර්ක - පසුතැවීලි පිළිබඳව.

දැන් මේ පින්වතුන් දන්නවා. හාවනා කරන කෙනෙකු, සිත සමාධීමන් කර ගැනීමට උත්සාහ කරන කෙනෙකු, ඒ සමාධිය අවුරාලන නීවරණ ධර්ම පහක් පිළිබඳව දැනගෙන තිබෙන්නට ඕන. කොයි ආකාරයකින් තමුත් - වවන වශයෙන් හෝ සාමාන්‍ය වශයෙන්. කාමල්ජන්ද, ව්‍යාපාද, රීනම්ඩ, උදිවල කුකකුවල, විවිකිව්‍ය කියන වවන වශයෙන් තිබෙන එක අපි සාමාන්‍යයෙන් සිංහලයට තැගුවාන් කාමයන් පිළිබඳ සිතිවිලි, එහෙම තැත්තම් කාම සිතිවිලි, ර්ලහට ද්විග සිතිවිලි, ර්ලහට තිදීමත අලස ගති, ර්ලහට උදිවල කුකකු වව කියල කියන්නේ නොසන්සුත්තාවන්, නොසන්සුත්තාව කියලා කියන්නේ අනාගතය පිළිබඳ නොසන්සුත් සිතිවිලි. ඒ වගේම පසුතැවීලි. අතිතයේ කරපු කියපු දේවල් පිළිබඳ පසුතැවීලි. ඔය දෙක එකක් හැරියටයි දක්වන්නේ. විවිකිව්‍ය කියල කියන දෙගිචියාව. මෙක හරියාදේ නොයාදේ කියලා ඔය විදියට දෙගිචියාව. ඔය කාරණාවලින් හිත මුදාගෙන තමයි යම් කිසි කෙනෙක් හිත

තැන්පත් කරගන්නේ. සමාධිය කියලා කියන්නේ තැන්පත් බව.

මින්න ඔව නැතිකර ගැනීමට උපකාර වෙනවා අර කියාපු කාරණා. දන් ශිලය, විශේෂයෙන්ම ශිලය අපිරිසිදු නම් ඒ තැනැත්තාට අර විදියට කුකුස් ඇති වෙනවා. තමන්ගේ අතිතය පිළිබඳ සිතිවිලි ගලාගෙන එනවා. මෙහෙම මෙහෙම කරලා තියෙනවා නේද කියලා. ඉතින් ඒක නිසා ශිල සම්පන්න වෙන්න ඕන. ර්ලහට ඒ වගේම අර දස කතා වස්තු ඇසීමෙන් තමන් තුළ මේ නිවන පිළිබඳ යම්කිසි අවබෝධයක්, ගමන් මාර්ගය පිළිබඳ යම්කිසි අවබෝධයක් ලබාගන්න වගේම ඒවා තුළින් කළ යුතු දේවල් - අල්පේවිෂතාව, සන්තුෂ්ටිතාව ආදි ගුණධර්ම පිළිබඳ යම්කිසි අවබෝධයක් ලබා ගෙන ඒක අනුව හික්මෙන්නත් ඕන. ර්ලහට ආරද්ධවිරය කියල කියන්නේ දුඩ් විර්යයක්, නොපසුබට විර්යයක්, අධිෂ්ථාන කරගෙන යන්න ඕන. ර්ලහට ඒ වගේම ප්‍රභාව තියෙන තැනැත්තෙක් - දානවන්ත්, ප්‍රභාවන්ත පුද්ගලයෙක් - වෙන්න ඕන. ඔය විදියේ කාරණා. ඒවා මුකුත් නොතකා විශේෂයෙන්ම අර බුදු පියාණන් වහන්සේගේ උපස්ථානය ගැන කිසින් නොතකා එහෙම යාම තුළින් කෙනෙකුට හාවනාව සාර්ථක කරගන්න බැහැ. ගුරු ඔවදන්ට පිවුපැ අවස්ථාවේ දියුණුවක් බලාපොරොත්තු වෙන්න බැහැ.

ඉතින් ඒ කථාවෙනුන් අපට බොහෝම ආදර්ශ ගත්ත පුරුෂන්. ර්ලහට මේ අනිකුත් කාරණා. අපි හිතල බලමු මේ කියපු හාවනා හතර ගැන. ඒක පිළිබඳවත් කල්පනා කරලා බැලුවාන් දන් බුදු පියාණන් වහන්සේ මෙතන මේ හාවනා හතර දෙන ආකාරයන්, සමහර විට කුමානුකුල යැයි කියලා

හිතන්න පුළුවන්. බොහෝ විට බුදු පියාණන් වන්සේගේ දේශනා - බොහෝ විට නෙවයි හැම විටම - කොරීන්ම කියතොත් බුදු පියාණන් වන්සේගේ දේශනාවක් ද මෙක, තැදෑද, කියන එක තේරුම් ගන්න නොලම තුමය තමයි මේ කරනා වල ගැලපීම කොහොම ද කියලා බැලීම. ඒ තරම් පුදුම විදියට ගැලපෙන්නේ. පළවෙනි එක ලහට, දෙවෙනි එක. දෙවෙනි එක ලහට, තුන්වෙනි එක. තුන්වෙනි එක ලහට, හතරවෙනි එක. හතරවෙනි එක ලහට, පස්වෙනි එක. මය විදියට. දන් මෙතනත් දක්වන්නේ හාවනා වශයෙන් දක්වන කොටසත් කළින්ම දක්වනවා. මේ සත්ත්වයා සාංසාරක සත්ත්වයා තුළ තිබෙන ප්‍රබලම - මේ පින්වතුන් කවුරුත් දන්නවානේ - ප්‍රබලම සාංසාරක පුරුදෑද තමයි ඇලීම. ඇලීම රාගය, එක කොයි ආකාරයෙන් ගත්තත් සියුම් හෝ රෑ හෝ දුඩ් ඇලීම තමයි. ඇලීම ස්වභාවයි. මේ සංසාරයේ තිබෙන්නේ තේඛාව කියලා කියන්නේ වෙන අර්ථයකින් ඕකමයි. එතකොට එකට ප්‍රතිකර්මය තමයි අසුහය. විශේෂයෙන්ම මේ ඇලීම ඇති වන්නේ තමන්ගේ ගර්රයට තිබෙන ඇලීම තිසයි. එතකොට අසුහය වැඩිමෙන් කරන්නේ ගර්රයේ අසුහ ස්වභාවය වටහා ගැනීමයි. මොකක් නමුත් කමටහනක් - කෙසේ ලොම් නිය දත් ආදී ඒ දෙතිස් කුණුප කොට්ඨාසවලින් යම් කිසි දෙයක් හෝ එහෙම තැන්තම් උදුමාතකාදී මෙමින් පිළිබඳ යම්කිසිවක්. මේ ගර්රයේ අසුහය මෙනෙහි කරන එකටයි අසුහ සංඡාව කියලා කියන්නේ. ඒ අසුහ සංඡාව වැඩිය යුතුයි, රාගය ප්‍රභාණය කිරීම සඳහා. රළඟට, ඒ වගේම රළඟ එක තමයි - ඒ එක පැන්තකින් ඇලීම - අනිත් පැන්තෙන් තියෙන්නේ ගැටීම. ඇලීම සම්පූර්ණ නොවීම නිසා හෝ බොහෝ විට ගැටීම කියන එකත් සින් ඇතිවන බරපතල දුර්වලතාවක්. එකට

ප්‍රතිකර්මය තමයි මෙත්ම හාවනාව. ඒක මේ පින්වතුන්ට බොහොම පහසුවන් හිතා ගන්න පුළුවන්.

එන්න රළඟට - දන් මේ සිත සකස්කර ගැනීම සිත සංඡු කර ගැනීම නේ මේ කඩාව. දන් සිත කුටිල - වංක - වෙලා යන්නේ වපල වෙන්නේ ඔන්න මය දෙක අතරේයි ප්‍රධාන වශයෙන්. නමුත් එතතින් වැඩි ඉවර තැ. සාමාන්‍යයෙන් අපි පාව කාම සම්පත්තිය ගැන කඩා කරනවා. පාව කාමය කියල කියන්නේ මේ බාහිර ඉන්දිය පහෙන් - ඇස, කණ, නාසිය, දිව, කය කියන ඉන්දියයන් පහෙන් - එන අරමුණු. මේවා නිසයි අපේ හිත් කැළඹින්නේ කියන එකයි සාමාන්‍ය ලෝකයා හිතන්නේ. එක නිසා සමහර කෙනෙක් හිතනවා දන් ඉතින් මේවායින් ඇහැත් වහගෙන, කණත් වහගෙන, අනිත් එවත් පුළුවන් තරම් වහගෙන, විවේක තැනකට ගියෙන් මට පුළුවන් නිවන් දකින්න කියලා. එක වැරදි අදහසක්. මොකද, මේ ඉන්දිය පහෙන් ගත්තු අරමුණු ඔක්කොම හින් එකතු වෙනවා. දන් මේ පින්වතුන් දන්නවා. මේ ඉදිරිපිට තියන යන්තුය වගේ දන් මේ කාලේ නොයෙකුත් යන්තු පහළ වෙනවා. එවා වගේ දෙයක් තමයි මේ අපේ විශ්දාන්‍ය කියන එකත්. අනිත සංසාරයේ ගත්තු ඒ සාංසාරක පුරුදු රාජිය ඔක්කොම මේ විශ්දාන්‍යයේ තැන්පත් වෙලා ඇලීම, ගැටීම. රළඟට ඒ වගේම මය පාවෙන්දියයන්ගෙන් ගත්තු අරමුණු යම්කිසි ආකාරයකින් එවා හින් තැන්පත් වෙනවා. මේ පහ වටෝ ඉදගෙන ඔක්කොම දුතයෝ වගේ ගෙනල්ලා හින් තැන්පත් කරනවා. ඉතින් ඒ හින් තැන්පත් වෙට්ට ඒවා මතු වෙන්නේ අන්න අර අවස්ථාවේදී. ගිහිල්ලා තනිව ඉගෙන්තට පස්සයි. ඇහැට රුපයක් එන්නේ නැහැ. කණට ගබ්දයක් එන්නේ නැහැ. මේ ඔක්කොමගෙන්ම ආරක්ෂා වෙලා. නමුත් සිත

ඇතුලෙන් පැන තගිනවා. අර සාමාරික වශයෙන් වාරිතානුකූලව ඒ වගේම කර්මානුරුපව මේ විස්සාණය තුළින් මතුවන නානාවිධ කෙලෙස් විතර්ක. අන්න ඒවට තමයි මේ මෙසිය හාමුදුරුවේ යටවුනේ. ඉතින් ඔන්න ඔය තක්ත්වයයි දන් තිබෙන්නේ. ඒකට ප්‍රතිකර්මය තමයි බුදු පියාණන් වහන්සේ ර්ලේට දෙන්නේ - ආනාපාන සතිය.

ਆනාපාන සතිය කියන ඒක ඉතාමත්ම සියුම හාවනාවක්. ඒක අප් සාමාන්‍යයෙන් උපමාවකට කිවිවොත් - දන් හාවනා කර්මස්ථාන කොතොකුන් තියෙනවා. නමුත් ආනාපාන සති හාවනාව තමයි රජ මාවත. අපිට කියන්න පුළුවන් ඒක රජ මාවත වගේ කියලා. මොකද, භුම් බුදුවරයෙකුම බුදුබව ලැබේ ඇතුළාන සති හාවනාවෙන්. කල්පනා කරලා බැෂ්වොත් තමන්ට තෝරනවා අතිකුත් අතුරු අසුහ හාවනාවකින් හෝ මෙත්ම් හාවනාවකින් හෝ සිත තැන්පත් කර ගත්තු අවස්ථාවයි, හරයටම තමන්ගේ ආශ්ච්‍රාසය ප්‍රශ්ච්චාසය පිළිබඳව තිරායාසයයෙන්ම තමන්ගේ සතිය එළඹීන්නේ. ආනාපාන සති කියලා කියන්නේ ආශ්ච්චාසයත්, ප්‍රශ්ච්චාස පිළිබඳව සිතිය. ඒකට සිතිය සාමාන්‍යයෙන් යෙදෙන්නේ තැනැ. තුළු ගත්ත බවත් මතක තැබාහෝ දෙනාට. මේක මේ සඳාකාලිකව ත්‍රියා කරන යන්ත්‍රයක් කියලයි හිතන්නේ. මේකට යටින් තියෙන පණ කෙත්ද උඩයි මේ ඔක්කාම රදා පවතින්නේ කියන ඒකත් සාමාන්‍ය ලෝකයාට අමතකයි. නමුත් අන්න අර විදියට මේ බරපතල ක්ලේශ දෙක රාගයත්, ද්වේශයත් මට්ටු කරනවා. අසුහ හාවනාවෙනුත්, මෙත්මියෙනුත්. එහෙම කර ගත්තට පස්සේ, ඔන්න ආනාපාන සතිය බොහෝම පහසුයි. තැබැයි ආනාපාන සතිය මෙතන කියල තියෙන්නේ විතර්ක කපා හරින්න. සමහර යෝගාවරයින් පිළිබඳව සියුම හාවනාවකින් අති අර ලස්සන, රමණීය අම් ගහ යට ඉදෙනා - හොඳ තැබූ පර්යාකයෙන් ඉදෙනා - බැං හිත ඒකහ කරගන්න. බැරීම තැන තමයි ගියේ. ඒතරම් බලගතුයි මේ විතර්ක වේගය. ඒක තමයි මහ පුදුම විදියේ දේ. මේ ලෝකයා මැඩලන්නේ මෙන්න මේ විතර්ක සමුහයයි. මේක හිත තුළින් එනවා කර්මානුරුපව. ඒ ඒ පුද්ගලයාගේ වරිතානුකූලව. මේවා කපා හරින්න උපකාර වෙනවා ආනාපාන සතිය. ආනාපාන සතිය තුළින් අරව ඒක එක මට්ටම්වලින් තමන්ට අවබෝධ වෙනවා. ලැබේ ඒ ඒ මට්ටම මතු වෙන කොට තමයි ඒකට ප්‍රතිකර්ම යොදන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ ඇතුළතින් එන විතර්ක මේවා තුළින් අන්තිමට හිත විසිරෙන කොට මේ තැනැත්තාට අවබෝධයක් එනවා.

වහන්සේ මෙහෙම කිවිවට මොකද විතර්ක කපාහරින්න කියල, මෙන්න ආනාපාන හාවනාවට ඉදෙන්නහම තමයි මේ විතර්ක ගලාගෙන එන්නේ. ඒක අහන්න දෙයක් තැ. දන් ලෙඩික් මතු වෙන්නේ ලෙඩිට බෙහෙත් කරන්න ගත්තහමයි සමහරවිට. ඇතුළු තියෙන ලෙඩි. ඉතින් ඒකට මුහුණ දෙන්න සුදානම් වෙන්න ඕන. ඒකට ඕන බෙහෙත් තිබෙන්න ඕන. ඔන්න ඔය විදිහෙ තත්ත්වයක් තියෙන්නේ, ආනාපාන සතියේ. ලෙඩි නොතිබුණා නොවේ. තිබෙන ලෙඩි මතු වුනා. සමහර වැද්ද එහෙමන් කරන්නේ. ලෙඩි මතු කරලා ගත්ත ඉස්සෙල්ලා දෙනවා හොඳට විරේක කසායක්. මොකක් හරි දීලා ලෙඩි මතු කරලා තමයි ඊළඟට ඊට ඕන රසායනය දෙන්නේ. ඒ වගේ, විරේක කරනවා අර විදියට. නමුත් ඔන්න යටින් එනවා විතර්ක සමුහය. විතර්ක සමුදාය එනවා. කොයිතරම් බලසම්පන්නද කියන ඒක දන් මේ ස්වාමීන් වහන්සේ මුළු හවසම උත්සාහ කරන්න ඇති අර ලස්සන, රමණීය අම් ගහ යට ඉදෙනා - හොඳ තැබූ පර්යාකයෙන් ඉදෙනා - බැං හිත ඒකහ කරගන්න. බැරීම තැන තමයි ගියේ. ඒතරම් බලගතුයි මේ විතර්ක වේගය. ඒක තමයි මහ පුදුම විදියේ දේ. මේ ලෝකයා මැඩලන්නේ මෙන්න මේ විතර්ක සමුහයයි. මේක හිත තුළින් එනවා කර්මානුරුපව. ඒ ඒ පුද්ගලයාගේ වරිතානුකූලව. මේවා කපා හරින්න උපකාර වෙනවා ආනාපාන සතිය. ආනාපාන සතිය තුළින් අරව එක එක මට්ටම්වලින් තමන්ට අවබෝධ වෙනවා. ලැබේ ඒ ඒ මට්ටම මතු වෙන කොට තමයි ඒකට ප්‍රතිකර්ම යොදන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ ඇතුළතින් එන විතර්ක මේවා තුළින් අන්තිමට හිත විසිරෙන කොට මේ තැනැත්තාට අවබෝධයක් එනවා.

දැන් අපි අතිතා සංඡාව ගනීමු. ඔහුගේ දැන් හතරවෙනිව බුදු පියාණන් වහන්සේ අතිතා සංඡාව ගැන කියන්නේ මොකද කියන එකත් තේරුම් ගනීමු. ඒක විකක් ගැහුරු අදහසක්. මේ රික තේරුණා තම් මේ පින්වතුන්ට - රාගය, ද්වීගය ඒ දෙකට ප්‍රතිකර්ම යොදලා ආනාපාන සතිය තුළින් ලෙඩි මතු කර ගත්තා. ඒ කියන්නේ විතර්කයි. මට තියෙන්නේ දැන් විතර්ක එකක සටනයි. විතර්ක කියලා කියන්නේ මොකක්ද? අර ඉනුද පහෙන් මෙතාක් සංසාරයේත්, මේ ජීවිතයේදීත්, අද ර්‍යෝ හෝ වෛවා අතිතයේ හෝ වෛවා. ගත්තු අරමුණු මේ හිතේ තැන්පත් වෙලා තිබෙනවා. ඒවා මතුවෙලා මේ යෝගියාට කරදර කරනවා. ඉතින් ඒවා ඒ මතුවෙන අවස්ථාවලදී මේ තැනැත්තාට මෙවා එකක සටන් කරන්න සිද්ධ වෙනවා. ඒකටයි අර "ආතාපියෝ සංවර්තී සතිමා" කිවිවේ. අර බුදු පියාණන් වහන්සේ දේශනා කළ මුල් ගාරාවල බුදා විතකකා සූඩුමා විතකකා අනුගෙනතා මනසා උපිලාවා ආදී වශයෙන් ප්‍රකාශ කළේ කුඩා විතර්ක බොහෝම පොඩි දේවල්. ලොකු දේවල් නෙවෙයි. සමහර විට අවුරුදු ගණනකට කළින් කවුරු හරි කියාපු වචනයක්. ඉතින් ඒක උඩ සමහර විට ද්වීගයක්. එහෙම නැත්තම් අවුරුදු ගණනාවකට කළින් යන්තම් කොහොදී හරි දක්ක රුපයක්. ඕක උඩ විතර්ක එතනා. ඒවා ඉවත් කර ගත්ත බැරි තරමට කඩාගෙන එතනා. ඔහුගේ විදියේ තත්ත්වයක් යෝගාවවරයෙකුට අන් දැකින්න ලැබෙනවා. ඉතින් එබදු අවස්ථාවල ඔහුගේ පේනවා, මේ විතර්ක කොයිතරම් බරපතල බාධකයක්ද හාවනාවට කියලා. මෙවා කපා හරින්න ගක්තිමත් වෙන්න ඕනෑ. ඉතින්, අර කුඩා විතර්ක, සුළු විතර්ක, ඔවා හිත ඇතුළෙන්ම ඇවිල්ලා සිත ඉල්පවනවා. උලුප්පනවා. අන්න මෙවා සංවර කරන්නේ කොහොමද -

"ආතාපියෝ" - කෙලෙස් තවන විරෝධයෙන් යුත්තව ඉඩ නොදී. ඒකට උපකාර වෙන්නේ කර්මස්ථාන අරමුණයි.

දැන් මේ පින්වතුන් දැන්නවා දැන් ගොයම් පැහෙන කාලේ කෙනෙක් හරකෙක් බඳින්නේ ඒ අර ගොයම්වලට ඇදෙන එක වළක්වන්නයි. ඒ හරකත් පුළුවන් තරම් උත්සාහ කරනවා ගොයමට ඇදෙන්න. බැහු. ආයෙන් එතනා. පස්සේ බැරුම තැන කණුව ලහ ඇවිල්ලා ලැඹිනවා. අන්න ඒවාගේ සිත කම්වහනක බැඳීමේ වටිනාකම ඒකයි. යම්කිසි කම්වහනකට සාපේක්ෂවයි - කම්වහනක් අල්ල ගත්තහම තමයි - එයින් පිට යනවා කියන අවබෝධයක් ලබා ගත්ත පුළුවන් වෙන්නේ. ඇතැම් කෙනෙක් කළුපනා කරනවා මේ හිත ඔහු යන හැරී බලාගෙන සිටි පමණකින් මේ හිත තැන්පත් කර ගත්ත පුළුවන් වේවි කියලා. ඒක හරියන්නේ තැ. අර කුඩා ගොනෙක් දුවන කොට එකත් එකක දුවලා කවදාවත් බැඳීමේ කරන්න. ඒ වෙනුවට කරන්න ඔහු යම්කිසි කම්වහනක් දෙන්න ඕනෑ. කණුවක බඳින්න ඕනෑ. බැන්දට පස්සේ තමයි ඇදෙන ඇදෙන වාරයක් පාසා කෙලෙස් තවන විරෝධයෙන් යුත්තව, සිහියෙන් යුත්තව - සතිය එතන උපකාර වෙනවා, සති සම්පර්ක්ක්ෂය කියන වචන දෙක සිහියයි දැනුවත්කමයි. සිහියයි තුවණයි, ඒ දෙක යොදලා - ඒ ඒ අවස්ථාතුකුලව ඉතාම හිසුයෙන්, පුළුවන් ඉක්මනින්, ආයින් අර කණුව ලහට ගෙනවා. කම්වහනට ගෙනවා. හිත ඇත්තට යන්න නොදී. හිත ඇත්තට යන්න දුන්නොන් දැන්නෙම තැනිව තමන් ඉන්නේ කොහොදවත් දැන්නේ තැනි තත්ත්වයට පත්වනවා. ඔය විතර්කවල ස්වභාවයයි.

ඒක නිසා තමයි මේ පින්වතුන් දැන්නවා දැන් ඔය සිත් ස්වභාවය ගැන සාමාන්‍ය අවබෝධයක් තියෙන කෙනෙකුට

යම්කිසි දෙයක් ස්පර්ශ වෙනවා. තැවරෙනවා. ඒක අනුව වේදනාවක් එනවා. ඒ වේදනාව තමන්ට සැප වේදනාවක් වෙන්න පුළුවන් දුක් වේදනාවක් වෙන්න පුළුවන්. මධ්‍යස්ථා වේදනාවක් නම් නොදතෙන තරමයි. ඒ ගැන සාමාන්‍ය උපේක්ෂාවයි තියෙන්නේ. අභාන උපේක්ෂාවයි, බොහෝ විට සැප වේදනාවක් හෝ දුක් වේදනාවක්. ඔය දෙක අනුව රේඛට යම්කිසි සංඳාවක් ගන්නවා. නොද හෝ නරක හෝ ඒ විදියට යම්කිසි සංඳාවක් ගන්නවා. ඒ සංඳාව උචිය මන්න විතර්ක ගොඩ තැගෙන්නේ. ඒ විතර්කවලට යටවුනාට පස්සේ සිද්ධ වෙන දෙයක් තියෙනවා. ඒකට කියන්න පුළුවන් ප්‍රපංචය කියලා. ප්‍රපංචය කියලා කියන්නේ අර විතර්ක නිසා, ඒවා ලියලා යැම නිසා අන්තිමට මහා පුදුම මෝහනයකට පත් වෙනවා. බරපතල මෝහනයකට පත්වෙනවා. විතර්ක තුළම ඒ අතට මේ අතට හැසිරෙනවා. අතිතයට අනාගතයට දුවමින් තමන් ඉන්නේ කොහොද්වත් නොදත්ත තරමට. ඔන්න ඔය අවස්ථාවල් ධර්මයෙන් දක්වලා තියෙනව්. "යා වෙදෙනි තං සංජ්ජානාති" යමක් විදිද එය හඳුනාගනී" "යා සංජ්ජානාති තං විතකෙකති" හඳුනා ගන්නා දේ පිළිබඳවයි විතර්ක සිතිවිලි පවත්වන්නේ. "යා විතකෙකති තං පපකේවති" යමක් පිළිබඳ විතර්ක කරනවා නම් ඒ තැනැන්තා ඒක පිළිබඳ ප්‍රපංචයට පත්වෙනවා. තමන්ටම ඒ අගක් මූලක් ගන්න බැරි විදිහේ මහා වැළැම් සිතිවිලි රාභියකට යටවෙලා අන්තිමට ඒ තමන්ම හදාගත්ත සිතිවිලිවලම යටවෙලා තමන් ආපු පරමාර්ථයන් අමතක වෙනවා. ඔන්න ඔය විදියේ තත්ත්වයකට සිත වික්මිත්ත වෙනවා.

මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මක් නිසාද? ඔන්න අර "අයෝනිසෝමනසිකාරය" නිසා. ඔන්න එතෙනැදි අපිට බුදු

පියාණන් වහන්සේ වදාල "යෝනිසෝමනසිකාරය" කියන වවනයේ තේරුම වැදගත් වෙනවා. දැන් මෙහෙහි කිරීම කියන එක, මනසිකාරය කියන එක - සාමාන්‍ය ලෝකයා කුවුරුත් දත්තවා. මෙහෙහි කරන්න පුළුවන් හැකියාවක් තිබෙනවා අපේ සිත්වල. මොකක් හර මෙහෙහි කරනවා. මනසට, සිතට නගා ගන්නවා. මේ මෙහෙහි කිරීම සාමාන්‍ය ලෝකයා කරන්නේ "අයෝනිසෝ". ඒක සමහර පරණ පොත්වල තියෙන්නේ "නුතුවණීන්" කියලා. එහෙම තැන්තම් අභාන විදියට. අපිට මේ කාලේ හැටියට තේරුම් කරන්න පුළුවන් "අනිසි මෙහෙහි කිරීම" - අභාන මෙහෙහි කිරීම. ඒක වැරදි මෙහෙහි කිරීම. ඒක කෙලෙස්වලට තුබුදෙන විදියට. යෝනිසෝමනසිකාර කියලා කියන්නේ නුවණීන් මෙහෙහි කිරීම. තවත් ගැටුරින් කළුපනා කරලා බැලුලාවාත් "යෝනිසෝ" කියල කියන්නේ විතර්කයක්, සිතිවිල්ලක්, ඇතිවෙන මූල තැනටම හිත යොමු කරල බෙහෙත් කිරීම වගේ - සිතිවිලි පැන නගින මූල තැනටම සිත යොදලා, යොමු කරලා, මෙහෙහි කිරීමයි. ඒක තමයි හාවනාතුයෝගියා කළ යුතු මෙහෙහි කිරීම. යෝනිසෝමනසිකාරය. දැන් මෙතනත් ඒකයි. අර ඇතට යන්න නොදී - ස්පර්ශය ආවා ර්ව ඇතට යන්න නොදී - වේදනාවට ඉඩ දුන්න හැටියේ රේඛට ඒක අනුව සංඳාවල් එනවා. සංඳාවල් ආව හැටිය ඒ සංඳා පුවරු අනුව ගිහිල්ලා විතර්ක - සිතිවිලි - හිතේ ගොඩනගා ගන්නවා. ඒ විතර්කවලට යටවෙම තමයි ප්‍රපංචය කියලා කියන්නේ.

ඔන්න ඔය විදියේ තත්ත්වයක් මේ ලෝකයේ තියෙනවා. මේක තුළයි මූලමහන් සංසාරය තිබෙන්නේ. මේ සිතිවිලි තුළයි. සිතෙන්මයි, මේ සංසාරය මවන්නේ. සිතෙන්මයි,

සංසාරයෙන් මිලදෙන්නේ. එතකොට මේක ආගුයෙන් අපිට හිතාගන්න පුළුවන් බුදු පියාණන් වහන්සේ දුන්න මේ අනිත්‍ය සංඳාව. ඇත්ත වගයෙන් අනිත්‍ය සංඳාව කියන එක සාමාන්‍ය ලෝකයේ හැම දෙනාටම හිතාගන්න පුළුවන්. මේ අනිත්‍ය සංඳාව කියන එක එදිනෙදා ජීවිතයේදී නම් අපි කවුරුත් දකිනවා. ඔන්න මොකක් හර තිබුණා ඒක දිරාපත් වුනා. ඒක අර රඩ පැන්ත, මිලාරික පැන්ත, අනිත්‍ය සංඳාවේ. ගැඹුරුම පැන්තෙන් අනිත්‍ය සංඳාව මතු වන්නේ සිතිවිලුවල අනිත්‍ය ස්වභාවය දැකිමෙනුයි. මේ සිතිවිලි - දන් අපි "මගේ සිතිවිලි" කියලා ගන්න එක පවා මේ විදියට මෙහෙම විසිරෙනවා නේද? එහෙම තැත්තම් අතිත කෙලෙස්වල බලපැම නිසා මේ සිත විසිරෙනවා නේද කියන ඒ විසිරෙන ස්වභාවය ගැනත් යම්කිසි අවබෝධයක් ලබනවා - අර ශික්ෂණය තුළිනම්. අර ශික්ෂණය කරනවා. ශික්ෂණය කරන්නේ සමාධියෙන් සිත තැන්පත් කර ගන්න. නමුත් තැන්පත් සිතට වැටහෙන්නේ - යථාග්‍රහ වගයෙන් වැටහෙන්නේ - මේ සිතේ ස්වභාවයයි. මේ එක හිතක් නොවේයි. "මමෙයි" කියලා කියන්න දෙයක් තැ මෙතන. එක එක සිතිවිලි එනවා එක මොහොතුකට. මේ මොහොතුකට ඇතිවෙන සිතිවිලි. මේක අපි දැඩිව උපාදාන වගයෙන් අල්ලා ගැනීම නිසයි මේ ඔක්කොම සංසාරයක් මැවෙන්නේ, පැවැත්මක් ඇතිවෙන්නේ, කියන අවබෝධය එනවා. ඒක තමයි බුදු පියාණන් වහන්සේ පුකාග කළේ. අනිත්‍ය සංඳාව ඇති තැනැත්තාට අනාත්ම සංඳාව සිහිවනවය. අනාත්ම සංඳාව ඇත්තේ මේ "අසම්මාන" කියලා කියන - "වෙම්" කියලා කියන සියුම මානය - ඉවත් කරලා දිවුදුමියෙහිම උතුම් අමා මහ නිවතින් සැනසෙනවය කියලා වදාලේ ඒකයි. මොකද, අර හිතේ වික්ෂිප්ත වන විසිරෙන ස්වභාවය නිසා

මෙතන "මමෙයි" කියලා ගන්න, මෙතන ආත්මයක් කියලා දෙයක් තැ කියන අවබෝධය එනවා. මේ සිතිවිලි එනවා. එන එන එක ඒ ඒ තැන්වල ලත් තැන ලොප් කරනවා වගේ ලොප් කරන අතරම තමන්ට අවබෝධයක් එනවා. මෙතන මමෙයි කියලා අල්ල ගන්න දෙයක් තැ. "මගෙයි" කියලා ගන්න දෙයක් තැ. දන් "මමෙයි" කියලා අල්ලගත්ත සිතිවිල්ල තව මොහොතුකින් ඉවර වෙනවා. නැතිවෙලා යනවා. ඒ වික අවබෝධ වෙන්න අර සති සම්පර්ක්ක්‍යය කියලා කියන සිහිය හා දැනුවත් බව - සිහිනුවන - කියන එක හොඳට යෝදුණු අවස්ථාවේදියි.

ඉතින් ඒකත් ඇත්ත වගයෙන්ම සමාධියක්. මොකද, බුදුපියාණන් වහන්සේ එක් අවස්ථාවක දක්වනවා, සමාධි හාවනා 4 ක් දක්වන තැන - අපි අදාළ දේ පමණක් කියමු - එක සමාධි හාවනාවක් මොකදද? "මහජෝති සති සම්පර්ක්ක්‍යය දියුණු කර ගැනීම සඳහා උපකාර වන සමාධි හාවනාවක් තියෙනවා". මොකදද ඒ සමාධි හාවනාව? ඒක දක්වන්නේ. ඔන්න යම්කිසි හික්ෂුවකට දැනුවත්වම වේදනාවන් හට ගන්නවා. දැනුවත්වම ඒවා පවතිනවා දැනුවත්වම ඒවා තැනිවි යනවා. ඒ වගේම දැනුවත්වම සංඳාවල් ඇතිවෙනවා. දැනුවත්වම ඒවා පවතිනවා. දැනුවත්වම ඒවා තැනි වී යනවා. ඒ වගේම දැනුවත්වම (විතර්ක) සිතිවිලි පැන තගිනවා. දැනුවත්වම පවතිනවා. දැනුවත්වම තැනිවෙලා යනවා. මේක තුළ තියෙන ධර්මතාව මොකක්ද? අර වවන තුනටයි එන්නේ ඇතිවීම, පැවතීම, තැනිවීම. ඇතිවෙනවා, පවතිනවා, තැනිවෙනවා. අපි කෙටියෙන් ගන්නොත් ඇතිවීමයි, තැනිවීමයි, දෙක පමණයි තිබෙන්නේ. නමුත් අර පැවතීම කියල කියන්නේ අන්න අර උපාදානය - අල්ලා ගැනීම. ඒ අවස්ථාව තුළ, ඒ තුළ එක

"පවතිනවා". ඒක තුළ "කෙනෙක්" පවතිනවා. ඉතින් ඔන්න ඔව්වරයි ලෝකයේ තිබෙන්නේ. ඇතිවෙනවා. පවතිනවා. නැතිවෙනවා. මේක හොඳට ගැමුරින්ම ප්‍රත්‍යක්ෂ වෙන්නේ - දන් ද්‍රව්‍ය ලෝකයේ ඇතිවීමත්, නැතිවීමත් අතර වෙනස බොහෝ දෙනාට අවබෝධ කරගන්න අමාරුයි. මේවා දිරාපත් වීම සාමාන්‍ය ලෝකයේ අවබෝධ වෙන්නේ නෑ. මේක අහක දාන ද්‍රව්‍යය, කුණුගොඩව දාන ද්‍රව්‍යය තමයි මේක දන් වැඩක් නෑ කියලා දන් මේක ඉවරයි වැඩක් ගන්න බැං කියල ඉවත් කරන්නේ. නමුත් ඒ විදියේ ද්‍රව්‍ය ලෝකයේ ඒ ඇතිවීම, නැතිවීම කියන එක එහෙම නැත්තම් අනිත්‍යතාව ඉතාමත්ම මිලාරික රජ මට්ටමක්. සියුම් වශයෙන්ම මේ අනිත්‍යතාව වැටහෙන්නේ අන්න අර විදියට මේ සිතිවිලි දකීමෙනුයි. මේව එනවා, පවතිනවා, නැතිවෙලා යනවා කියල ආනාපානයෙන් තැන්පත් වුතු තමන්ගේ සිතට වැටහෙන්න පටන් ගන්නවා.

එම කම්ටහනේද උත්සාහ කරන්නේ ආනාපානයෙන් ගැවෙන තැන සතිය රඳවා ගන්නයි. නමුත් ඒ අතරේ අර සිතිවිලි එනවා. ඒ අතිතයේ ගත්තු සිතිවිලි හෝ යම් යම් දේවල් එනවා. ඒවා මට්ටු කරන්නත් සිද්ධ වෙනව්. ඔය තත්ත්වයයි මේ සිතේ තියෙන්නේ කියන අවබෝධය තුළින් තමයි අන්තිමට මේ විස්සාණයෙන් ආත්මයක් කියලා ගන්න දෙයක් නෑ කියලා වැටහෙන්නේ. රුපයේ ආත්මයක් නැතිබව මේව දිරාපත් වෙන කොට අපට සාමාන්‍යයෙන් පහසුවෙන් හිතා ගන්න පුළුවන්. වේදනාවත් - එක වේදනාවක් එනවා තව වේදනාවක් එනවා - ඔය විදියට ඒකත් තව රිකක් අමාරුවෙන් හර තේරුම් ගන්න පුළුවන්. සංඛ්‍යාවන් තවත් විකක් අමාරුවෙන් හර තේරුම් ගන්න පුළුවන්. සංඡ්‍යාර කියල කියන වේතනාවල පිළිබඳ අනිත්‍යතාවන් ඒකත් තරමක් හර

අමාරුවෙන්. නමුත් විස්සාණය කියලා කියන මහා මායාව. ලොකුම මායාව මේ ලෝකයේ සත්ත්වයාගේ. බුදු පියාණන් වහන්සේ මායාවකට උපමා කළේ මේ විස්සාණයයි. අන්න ඒක තමන්ම අත් දකිය යුතු දෙයක්. ඒකට මාර්ගයයි මේ බුදු පියාණන් වහන්සේ කමටහන් ක්‍රමානුකූලව ඉදිරිපත් කිරීමෙන් මෙතන දක්වලා තියෙන්නේ.

එතකොට අන්න ඒ ආගුයෙන් මේ පින්වතුන්ටත් හිතාගන්ත පුළුවන් මේ යෝගාවටර ජීවිතය බලාපොරොත්තු වෙන කෙනෙක්, මේකට බහින්න බලාපොරොත්තු වෙන කෙනෙක්, මේක ලේසි වැඩක් කියලා හිතන්ත තරකයි. මේක ලේසි කරලා හිතා ගත්තොත් ඉක්මනින්ම මේ ගැන කළ කිරෙනවා. මේක අමාරු වැඩක් කියලා දැනගෙන ඒකට හිත සකස් කරගෙන ලොකු විරෝධක් වඩාගෙන මේ වැඩ්ව බහින්න ඕන. එහෙම නැත්තම් කරන්නේ මොකදද? එක්කෝ ගුරුවරයාට දොස් කියනවා. හාවනාවට දොස් කියනවා. දන් මේ වාහන අනතුරු සිදුවුනු පමණින් කෙනෙක් වාහන එලවීම නතර කරනවද? නෑ. ඒ වාහන අනතුරට නොයෙකුත් හේතු තියෙන්න පුළුවන්. සමහර විට ඒ රියුදුරාගේ නොදැනුවත්කම වන්නත් පුළුවන්. අන්න ඒ විදියට හාවනාවෙන් ඇතුළුම් කෙනෙක් මානසික පීඩනවිලට, නොයෙකුත් පීඩා විලට පත්වෙනවා කියලා සමහර අය මේ කාලේ හාවනාව සිත වික්ෂිප්ත කර ගැනීමට ලේසි මාර්ගයක් හැරියට හිතනවා. ඒක වැරදි අදහසක්. අන්න අර මේසිය හාමුදුරුවෝ වගේ ඉක්මන් වෙච් කට්ටියයි එහෙම කරන්නෙන්. හිතන්නෙන්. ඒ විදියේ තත්ත්වයකට පත්වෙන්නෙන්.

නුවණුති පුද්ගලයා බුදු පියාණන් වහන්සේ දීපු අර උපදේස් සිහිපත් කරගන්නව. අපි වැඩ්විකට බහින්න ඕනෑ

හිත සකස් කරගෙනයි. ඒකට උපකාර වෙන්නේ, පුදාන වශයෙන්ම, ගුරු ඇසුර. බුදුජියාණන් වහන්සේ, අපි කලින් ප්‍රකාශ කළ ආකාරයට, ලෝකයේ අසහාය කළයාණ මිතුයා. එතකාට බුදු ජියාණන් වහන්සේ තැනි වුනාට පස්සේ, එහෙම තැන්නම් උත් වහන්සේ වැඩ සිරින කාලයේ පවා, සාර්පුත්ත ස්වාමීන් වහන්සේලා මුගලන් මහ රහතන් වහන්සේලා හරියට අර සහ පිරිසට මවිජයන් වගේ කියලා කියනවා. ඒ තරමට අර ඒ සංසයා වහන්සේලා සෝච්චන් තත්ත්වයේ ඉදලා රහත් තත්ත්වය දක්වා ගෙන යාමට උත් වහන්සේලා දෙනමත් උපකාර වුනා, බුදු ජියාණන් වහන්සේ වගේ. ඊළහට අසු මහ ග්‍රාවකයන් වහන්සේලා. ඊළහටයි ඒ අනුව සිටි අනිකුත් සංසයා වහන්සේලා තම තමන්ගේ ගක්තියේ හැරියට. ඊළහට උත් වහන්සේලා තැනිවුනාට පස්සේ මේ බුද්ධ ගාසනය පවතින තාක් කල් ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා යම් කෙනෙක් මේ හාවනා මාර්ගයේ ගමන් කරලා යම්කිසි දියුණුවක් ලබාගෙන තියෙනවා නම්, ඒවා පිළිබඳ අවබෝධයක් තිබෙනවා නම්, අන්න ඒ තැනැත්තයි කළයාණ මිතුයා, ගුරුවරයා. ඒ අයගේ බසට කීකරුව අවස්ථානුකූලව පියවරක් ගන්න සූදානම් වෙන්න මින. ඒකට ඕන නිහතමානිත්වය තියෙන්න මින. ඊළහට අනිකුත් කාරණා තමයි අර ශිලය, ධර්ම ග්‍රවණය ආදියෙන් සිත ගක්මින් කර ගැනීම. බලවත් ජන්දයක් ඇති කර ගැනීම, ඔනැකමක් ඇතිකර ගැනීම, ඊළහට වීරය දීම, ඇුතවන්තව, තුවණුතිව සිත යේදීම, ප්‍රභාව - ඔන්න ඔය විදියේ කාරණා උපකාර වෙනවා. ඒ වගේම තමයි අර කියාපු හාවනා මාර්ගයන්. ඒවා කවලම් කරගන්නේ තැනිව, අවුල් කර ගන්නේ තැනිව, ඒ හාවනා මාර්ගයට පිවිසෙන්නට මින. පළමුවෙන් කළ යුතු දේ පසුව කරන්න නරකයි. පසුව

කළ යුතු දේ පළමුවෙන් කරන්න නරකයි. ඇතුම් කෙනෙක් ආනාපාන සතිය ඉතාමත්ම වටිනා හාවනාවක් කියලා ඒකට බහිනවා. නමුත් ඒකට සූදානම් තැ. ඉතිං ඊළහට දොස් කියනවා - "බුදු ජියාණන් වහන්සේ මේ විතරක කපා හැරීමට ආනාපාන සති හාවනාව කරන්න කිවිවට මොකද මට තම් මේක කරන්න යනකාට විතරකමයි එන්නේ" කියල සමහරු බුද්ධ දේශනාවටත් දොස් කියනවා.

මොකද මේකට හේතුව? අන්න අර කලින් කිවිව රජ මටටම. දන් මේ පින්වතුන් දන්නවා, වඩුවෙක් වුනත් ඒ යතු කුටය යොදන හැරී. හිතලා බලන්න. ඉස්සේල්ලම යොදන්නේ ඒ යතුකුවේ අර රජ කොටස් කපා හැරීමට. ඒ ටික කරලා යතු කුටේට තවිටු කරලා හරි වෙන යතු කුටයක් අරගෙන හරි ඊළඟ ටික ගානවා. ඊළහට ඊළඟ යතුකුවේ ගන්නවා. ඔය විදියේ දෙයක් මේ සිත පිළිබඳවත් තියෙන්නේ. හිතේ රජ මටටම තියෙනවා. සියුම් මටටම තියනවා. ඉතින් රජ මටටම තැනි කරන්නේ රජ දෙයකින්මයි. ඒක උපකාර වෙනවා. ඇතුම් කෙනෙක් හය වෙනවා - ගිහියන්ට අසුහ හාවනාව හොඳ තැහැ කියලා මතයකුත් තියනවා. ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා නිවන බලාපොරොත්තු වෙනව නම් මේක උපකාර වෙනව. මේ සමාජය ගැන හිතලා බැලුවත් මේ රාගාදි කෙළේ, ගිහියන් පිළිබඳ හිතලා බැලුවත් කොයිතරම් මෙවා පිළිබඳ නොදුනුම්කම් තිසාද මේතරම් අපරාධ ඇති වන්නේ. ඒවා පිළිබඳ යම්කිසි සංවරයක් සංයමයක් තියෙනවා නම් සමාජය පවා මේට වඩා සන්සුන් ස්වභාවයකට පත්වෙනව. ගෙදරක පවා, තිවෙසක පවා, සංයමයක් සංවරයක් තිබෙනවා. ඒ වගේ තමයි අනින් එකන් ව්‍යාපාදය. ඉතින් ඔය දෙක ඇලීම්, ගැවීම් දෙක තුළයි මේ ලෝකයා බොහෝ විට ජීවත්වෙන්නේ. නමුත් ඒවා මටටු කළාට පස්සේ තව ඉදිරියට

යන්න තියනවා. ඔහුගේ ඔහුගේ හියෙන්නේ සියුම් යතු කුට උපමාව. ඒකයි එතන ගන්න තියෙන්නේ. ඒකටයි අර "ඩූදා විතකකා සුඩුමා විතකකා" කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ. හොඳ අම වනයක් දැක්ක පමණින්, මම මෙතනට ගිහිල්ලා හාවනා කරහම එක පාරටම තිවන් දකින්න පුළුවන්. බුදු රජාණන් වහන්සේ අවවර මහන්සී වෙලා කරපු දේ මට පුළුවන් එක හවස් වරුවකම කරගන්න කියලා හිතාගෙනයි මේසිය හාමුදුරුවෝ හියේ. නමුත් ඒ ඔක්කොමන් හරි. බොහෝම රමණීයයි අම වනය. හොඳ සෙවන, හොඳ ආසනය. ඔක්කොම හරි නමුත් හිත හික්මවා ගන්න බැහැ. මොකද, යටින් එනවා, අර විතර්ක. කුණු කන්දල් වික ඔක්කොම හරියට අර වැස්සෙන් පස්සේ දොල පාරක් ගලාගෙන යනකාට ඒ තියන කුණු කන්දල් ඔක්කොම ගලාගෙන යන්නා වගේ. එබදු අවස්ථාවකට පවා මුහුණ දෙන්න සිද්ධ වෙනවා. තිවන් සඳහා උත්සාහ කරන යෝගාවවරයාට.

එබදු අවස්ථාවල කළකිරේන්න තරකයි. ඒක බලාපොරොත්තු විය යුතු දෙයක්. අර කුණු කන්දල් කොහොන් හරි ගලාගෙන යන්න ඔහු. දන් මේ පින්වතුන් දන්නවා විරේක කසායක් ගත්තට පස්සේ - ඒක ගැන ඉතින් විස්තර කියන්න ඔහු නැ. ඉතින් විරේක කසායක් ගත්තට පස්සේ ඔහුගේ හිතෙනවා අපොයි මෙහෙම නොදු තත්ත්වය? මේ මගේ කියලා හිතාගෙන හිටිය ගරීරයේ තත්ත්වය මෙක නොදු? මේ ආහාරවල තත්ත්වය මෙක නොදු කියලා ඔහුගේ හොඳට එබදු අවස්ථාවල ප්‍රත්‍යාස්‍ය වෙනවා. අන්න ඒ වගේ තමයි ආනාපානසනියට ඉදගත්තට පස්සේ අර මුල් කාරණා රික ඉෂ්ට කරලා ඔහුගේ ඒ අවස්ථාවේ මේ සිත ඇතුළෙන් එන කුණු කන්දල් ධාරාව. නමුත් ඒවා තුළින් ගිණුණුයකුන්

කෙරෙනවා. ගිණුණුය තුළින් අවබෝධයකුන් එනවා. මෙක හික්මවන්න බැර දෙයක්. නමුත් හික්මවන්නේ මොකටද? මේ අවබෝධය තියුණු කර ගන්න. මෙකයි මධ්‍යම ප්‍රතිපදාව. ඉතාම ගැඹුරු කාරණයක් මෙතන තියෙන්නේ. මෙක අනතු වශයෙන් ගත්තොත් දියුණුවක් නැ. බුදු පියාණන් වහන්සේ වෙන කිසිම ගාස්තෘවරයෙකුට බැරුව තිබුණු මේ සංසාරයෙන් මිදීම පිළිබඳ ගැටලුවට, ප්‍රශ්නයට, විසුදුමක් ඉදිරිපත් කළේ මධ්‍යම ප්‍රතිපදාව තුළින්. හිතේ තැන්පත්කර ගැනීමක් අවශ්‍යයි මූලිකව. සිත එක්තැන් කර ගැනීමක් අවශ්‍යයි. "එක්තැන් කර ගැනීම" කිවිවට මෙක "එකක්" නොවේ. එක්තැන් කර ගත්තු අවස්ථාවේ තෝරෙනවා මෙකේ විසිරෙන ස්වභාවය. මොහොතක් මොහොතක් පාසා විසිරෙනවා. අතීතයේ එකතු කරගත්තු මේ කර්ම, වරිත, වාසනා ගුණ ආදි වශයෙන් දක්වන තානාප්‍රකාර වරිතානුකුලව එන පුරුදු ආදිය තිසා නොයෙකුත් විදියේ සිතිවිලි විතර්ක පැන තගිනවා. ඒවායින් අයෙරෙය වෙන්නේ නැ. නමුත් ඒක තුළින් අන්තිමට කරන්නේ මොකක්ද? මෙතන අල්ල ගන්න දෙයක් නැ. අල්ල ගත්තු තැන මාරයා. අල්ල ගත්තු තැන තමයි "මම" ඉන්නේ. අල්ල ගත්තු තැන තමයි මේ ඔක්කොම කරදර කියලා අන්න ර්ලහට දකිනවා. යථාග්‍රහ වශයෙන් ඇත්ත ඇති සැටි දකිනවා. මේ සියල්ල අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. ඒ අනිත්‍ය දේ අල්ලගෙන සිටින තිසා දුකට පත්වෙනවා. ඒවශේ එතන "මමය, මාගේය කියලා මගේ වසයේ පවත්වන්න බැ, කිසිම දෙයක්", කියන අවබෝධය එනවා. ඔහුගේ ඒ අවබෝධය ආපු අවස්ථාවේ තමයි, ගැඹුරින්ම ආපු අවස්ථාවේ තමයි, යම්කිසි කෙනෙක් අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට "අස්මී මාන" කියල කියන අන්තිම කුඩ්කුය ගෙවන්නේ. "වෙමි" කියලා කියන කුකද්කුය තුළින් තමයි මේ

මූලමහත් ලෝකයම මතින්නේ. දැන් "මම" කියලා කියන එක සාමාන්‍යයෙන් ඕවාරික, රං වගයෙන් ගත්තු හැඟීමක්. එකට තමයි සක්කාය දිවිධිය කියලා කියන්නේ. "මමය මාගේය" කියන එක නැති කළ පමණින්ම වැඩි ඉවර වෙන්නේ තැ. ඉතාමත්ම සියුම් මට්ටම තමයි "වෙමි" කියන එක. "මම වෙමි" නොවයි. - "වෙමි" - මික ඉතාම සියුම් මට්ටමකින් තිබෙනවා හින් තැන්පත් වෙලා. මික හරියට දකින්න පුළුවන් වෙන්නේ අන්න අර විදියේ සින් විසිරෙන ස්වභාවය හරියාකාර ප්‍රත්‍යාස්‍ය කරගෙන, අර අල්ලා ගැනීම අත හැරිය තැනයි. අල්ලාගත්තු තැන - දැන් ස්පර්ශ වෙනකාට එක අල්ලා ගැනීමෙන් තමයි වේදනාව වෙන්නේ. එතන අල්ල ගත්තාහම සංඳාවට හැරෙනවා. සංඳාව විතර්කයට හැරෙනවා. විතර්කයට හැරිලා විතර්කය අල්ල ගත්තු තැන ප්‍රපෘතිය. එතනින් එහාට ඉතින් අන්තිමට පිස්සන් කොටුවක් වගේ තන්ත්වයට හිත පත් වෙනවා. එක වළක්වන්න අයෝනිසෝමනසිකාර කියලා කියන අර වැරදි ක්‍රමය අතහරින්න ඕනෑම. එහා කොන් ඉදිලා නොවයි පටන් ගන්න තියෙන්නේ. මේ සටන පටන් ගන්න තියෙන්නේ අර බුදු පියාණන් වහන්සේ ධම්ම පදයේ මූල් ගාලාවෙන් ප්‍රකාශ කළා වගේ :-

"මතො පුබංගමා ඔමමා - මතො සෙට්‍යා මතොමයා"

මය විදියට මේ හැම එකක්ම හිතෙන්ම පැන තගිනවා කියන අවබෝධය හරියාකාරව මතුවෙන්නේ අන්න අර කියාපු හාවනාවේ ගැමුරු අවස්ථාවේයි.

අන්න එක තිසා මේ පින්වතුන් කළේපනා කරගන්න ඕනෑම. අද මේ විටිනා පෝය ද්‍රව්‍යයේ අඩු බුදු පියාණන් වහන්සේගේ වරිතය ගැන පමණක් හිතලා ගුද්ධාව ඇති කර ගන්න නරකයි. බුදු පියාණන් වහන්සේ කියලා කියන්නේ කුවුද

කියලා අඩු තේරුම ගන්න ඕනෑම. බුදු පියාණන් වහන්සේ හරිහට අදුන ගන්නේ ඇත්ත වගයෙන්ම තිර්වාණය ප්‍රත්‍යාස්‍ය කරගන්තු කෙනායි. එතෙක් අඩු දකින්නේ රුප ටේ විතරයි. එහෙම නැත්තාම සිතිවිලිවලින් මවාගත්තු බුදු කෙනෙක්. එමනිසා බුදු පියාණන් වහන්සේ දකින්න බලාපොරොත්තු වෙනවා නම්, උන් වහන්සේ අදුනගත්ත බලාපොරොත්තු වෙනවා නම් අඩු තිර්වාණ මාර්ගයේ ගමන් කරන්න ඕනෑම. මේ කියාපු මේ සත්‍යය අවබෝධ කරගන්න ඕනෑම. එදාටයි බුදු පියාණන් වහන්සේ හරියට දකින්න වෙන්නේ. එදාටයි බුදු පියාණන් වහන්සේ පිළිබඳ ගුද්ධාව සම්පූර්ණ වෙන්නේ. එක තිසා මේ පින්වතුන් අද මේ විටිනා ද්‍රව්‍යයේ මේ ධර්ම ගුවනාය තුළිනුන් අර කළින් කියාපු ආකාරයේ දස කරා වස්තුවලට අදාළ යම් යම් දේවල් කියවෙන්න ඇති. මේ ජීවිතයේදීම තවමත් පුළුවන් මේ ගාසනයෙන් වැඩගන්න. ඇතුම් කෙනෙක් මේක යල් පැනපු දෙයක් හැරියට හිතනවා. නමුත් එකම ගිනි තමයි බුද්ධ කාලේත්, දැන් කාලේත් දැල්වෙන්නේ - රාග, ද්වේග, මෝහ ගිනි. එතකාට ගිනි නිවීමයි නිවන කියල කියන්නේ. වන දෙයක් නොවයි, වන අමුතු ලෝකයක් නොවයි, අමුතු දිවා ලෝකයක් වගේ තැනක් නොවයි නිවන කියන්නේ. ඇතුම් කෙනෙක් එහෙමත් හිතනවා. නිවීමයි. එතකාට මෙතන සංසාරේ නියෙන්නේ දුවීමයි. ඒ වෙනුවට බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ නිවීමයි, සංසාරයේ තියෙන්නේ පැවැත්මයි. මේ පැවැත්ම දුකක් බව තේරුම අරගෙන මෙක නැවැත්ම ඉදිරිපත් කර ගැනීමයි, එකයි අඩු අර කිවිවේ සංසාර වට වළල්ලන් ඉවතට පැනීම. සංසාර වට වළල්ලේ කරකුවීමයි, සංසරණය. එයින් ඉවතට පැනීමයි, නිස්සරණය. මාරියාගේ රාජධානියෙන් මිදීමයි, මේ නිවන

කියලා කියන්නේ - අනිත් පැත්තෙන් කෙලෙස් වශයෙන් සැලකවාත්.

අන්ත ඒ කියන තත්ත්වය තමන්ගේ ජීවිතේ පරමාර්ථය හැටියට අරගෙන මේ දුර්ලභ මත්‍යාංශ ආත්මහාවයෙන් දුර්ලභ බුද්ධේෂ්පාද කාලේ මේ ගාසනයේ අවසාන හාගයේ - සමහර විට තව පරම්පරා කිහිපයක් යනකොට ඇත්ත වශයෙන් මේ ධර්මයෙන් වැඩ ගන්න බැරිවෙන තත්ත්වයකටයි එන්නේ. මක්නිසාද, ගුරු ඇසුර තැනි වෙනවා. මේ නිවන් මග ගමනට උපදෙස් දෙන්න පූජ්‍යවන් ඒවායේ කටයුතුවල යෙදෙන අය, සොයා ගන්න බැරි වෙනවා. කළතික තව පහසුවෙන් සොයා ගන්න පූජ්‍යවන් වෙනවා. ඒක බැරි වෙනවා - අන්ත ඒක නිසා මේ පින්වතුන් අප්‍රමාදීව බුද්ධ පියාණන් වහන්සේගේ අප්‍රමාද පදය සිහි කරගෙන මේ කියාපු නිර්වාණ මාර්ගයේ ගමන් කිරීමට දැඩි අධිෂ්ථානයක් ඇති කරගන්න ඕනෑ. මෙතෙක් මේ පින්වතුන් ධර්ම දේශනාවට සවන් දීමෙන් තම තමන්ගේ වින්ත සන්තානයේ මේ අවස්ථාවේ පවා වැදගත් කුසල් ධර්ම කිහිපයක් මත් වූනා කියලා හිතාගන්න ඕනෑ. විශේෂයෙන්ම ගුද්ධාව, විරෝධ, සතිය, සමාධිය, ප්‍රභාව කියන ධර්ම අර සන්නිස් බෝධී පාස්සික ධර්ම අතර දක්වලා තිබෙනවා. ඉන්දිය ධර්ම, බල ධර්ම, හැටියට කාර්ය දෙකක් ඉෂ්ට කරන වටිනා ධර්ම - හැටියට ගුද්ධාව ඉන්දියක් වගේම බලයක්. හඩන්කමක් වගේම බලපූජ්‍යවන්කාරකමක් පෙන්වන්න පූජ්‍යවන් ධර්මයක් ගුද්ධාව කියන්නේ. ඒ වගේම විරෝධ, සදාව අනුව ගිය විරෝධ. රේලභට විරෝධ නිසා ඒ කෙලෙස් තවලා කුසල් ධර්ම ලංකර ගන්න යොදන විරෝධ තුළින් සතියක් මත්වෙනවා. සතිය, සිහිය. සිහිය බොහෝ වෛලාවක් පවත්වා ගන්න පූජ්‍යවන් තත්ත්වයම තමයි සමාධිය වෙන්නේ. අන්තීමට සිහිය උතුරුලා

ගිහිල්ලා සමාධියට හැරෙනව්. සමාධිමත් හිතට යථාගුත වශයෙන් ඇත්ත ඇති හැටියට පෙනීම - ප්‍රභාව - ඇති වෙනවා. ඔන්න ඔය සදා, විරෝධ, සති, සමාධි, ප්‍රභාදා ඇත්ත වශයෙන් මේ ඉන්දිය ධර්ම බල ධර්ම හැටියට තුළාත්මක වෙන්නේ අන්ත නිවන් ලබන හාවනාවට හරියාකාරව බැස්ස අවස්ථාවෙයි. නමුත් සුළු මට්ටමකමකින් හෝ ඒවා මත්කර ගැනීමට - මේ පින්වතුන්ගේ හාවනාවේ යෙදීමේ ගක්තිය අනුව මේ ධර්ම දේශනාව උපකාර වෙන්න ඇති කියලා හිතනවා. ඒ විදියේ දේශනාවකට සවන් දීමෙන් සදා, විරෝධ, සති, සමාධි, ප්‍රභාදා කියන ඒ ධර්මයන් ඇති කර ගැනීමේ බලයෙන්ම මේ ජීවිතයේදීම හැකිතාක් උත්සාහ කරලා සෝවාන් සකදාගාමී, අනාගාමී, අරහත් කියන මාර්ගල්ල ප්‍රතිච්චේදයෙන් මේ මුළු මහත් සංසාර දුක්ඛයෙන් අත් මිදිලා උතුම අමා මහ නිවතින් සැනසෙන්න ගක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කර ගන්න. ඒ වගේම මේ අපි ධර්ම දේශනාමය වශයෙන් ධර්ම ගුවණමය වශයෙන් රු සේකර ගත්ත පූජා සම්බාදය ගාසනාරක්ෂක දෙවි දේවනාවුන් ඇතුළු යමිතාක් අව්‍යීයේ සිට අකනිටා දක්වාවූ කුසල් අනුමෝදන්වීමට බලාපොරොත්තු වන අය සිටිතාක් - තම තමන්ගේ ඇතිනුත් ඇතුළු - ඒ හැම දෙනෙක්ම අනුමෝදන් වෙන්වා! අනුමෝදන්වී කළාණ මිතු ආගුය ලබාගෙන හැකිතාක් ඉක්මනින් සියලු සංසාර දුකින් අත්මිදිල උතුම අමාමහ නිවතින් සැනසෙන්වා කියන මේ ප්‍රාර්ථනාව ඇති කරගෙන, රේලභට මේ විදියට මේ ගාලා කියල පින් පමුණුවන්න.

එත්තාවනාව අමෙනා ඇ.....

—○—

වෙනත් කථි

1. Concept and Reality in Early Buddhist Thought -(1971)*
2. Samyutta Nikaya - AnAnthology, Part II - Wheel No, 183/185 -(1972)*
3. Ideal Solitude - Wheel No, 188 - (1973)*
4. The Magic of the Mind - (1974)*
5. උත්තරීතර පුදෙකලට - 'දමියක්' අංක 172/173 - (1990)*
-එම- (නව මුද්‍රණය), ධම් ගුණ මුද්‍රණ හාරය (2001)
6. Towards Calm and Insight - (1991)
7. විද්‍යුත් උපදෙස් - (1996)
8. නිවනේ නිවිම - (1997-2004)
-ධම් ගුණ මුද්‍රණ හාරය, මහා හාරකාර දෙපාත්මේන්තුව
(සම්පූහ් පොත වෙළම් 11 නින් නිකුත් වී ඇත.)
9. From Topsy - turvydom to Wisdom -Volume 1 - (1998)
(Essays written for 'Beyond the Net, - A website on the Internet
- Website address <http://www.beyondthenet.net>)
10. පහන් කණුව ධම් දේශනා - 1- වෙළම - (1999)
11. Seeing Through - (1999)
12. හිතක මහිම - 1 - (1999)
13. නිවනේ නිවිම - ප්‍රථමභාගය - (1-6 වෙළම) - පුස්තකාල මුද්‍රණය(2000)
14. හිත තැනීම - (2000)
15. පහන් කණුව ධම් දේශනා - 2 වෙළම - (2000)
16. Towards A Better World -Translation of 'Lo-wada-Sangarava' - (2000)
17. පැවැත්තම හා නැවැත්තම - (2000)
18. ඇති හැටි දැක්ම - (2001)
19. පහන් කණුව ධම් දේශනා - 3 වෙළම - (2001)
20. දිවි කතරේ සැදු අදුර - (2001)
21. කය අනුව ගිය සිහිය - (2001)
22. මා-පිය උචුවන - (2002)
23. ප්‍රතිපත්ති ප්‍රජාව - (2003)
24. Nibbana - The Mind Stilled - Volume I - (2003)
25. පහන් කණුව ධම් දේශනා - 4 වෙළම - (2003)
26. අධිතික්මනා - (2003)
27. හිතකමහිම - 2 - (2003)
28. පහන් කණුව ධම් දේශනා - 5 වෙළම (2005)
29. පහන් කණුව ධම් දේශනා - 6 වෙළම (2006)
30. Nibbana - The Mind Stilled - Volume II - (2005)
31. Nibbana - The Mind Stilled - Volume III - (2005)
32. Nibbana - The Mind Stilled - Volume IV - (2006)
33. Nibbana - The Mind Stilled - Volume V - (2007)
34. The Magic of the Mind- (2007)

* Buddhist Publication Society, P.O. Box, 61,

Kandy

බෞද්ධ ගුණ ප්‍රකාශන සමිතිය, තැ.පො. 61,

මහනුවර